



**ජාතික රාජ්‍ය සභාවේ**  
**1978 අංක 30 දරන දේශීය ආදියම්**  
**(සිංගෝධන) පනත**

[සහතිකය සටහන් කළේ 1978 ජූලි මස 21 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී

(1978 ජූලි මස 28 වැනි දින ශ්‍රී ලංකා ජනරජයේ ගැසට් පත්‍රයේ II වැනි කොටසේ  
 අතිරේකයක් වශයෙන් පළ කරන ලදී)

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ලබාගත හැක

මිල : රු. 2.15 සි

නැසැල් ගාස්තුව : ගන 50 සි

**ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 30 දරන දේශීය ආදායම්  
(සංශෝධන) පනත**

[සහතිකය සටහන් කළේ 1978 ජූලි මස 21 වන දින]

එල්. ඩී.—බී. 4/78

1963 අංක 4 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම  
සඳහා වූ පනතක්.

ශ්‍රී ලංකා ජනරජයේ ජාතික රාජ්‍ය සභාව විසින් මෙසේ පනවනු  
ලැබේ :—

1. මේ පනත ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 30 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. ඉහළ කොටස.

2. (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 1963 අංක 4 දරන දේශීය ආදායම් පනතේ 3 වන වගන්තියේ (4) වන උපවගන්තිය පහත දැක්වෙන පරිදි සංශෝධනය කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :— 1963 අංක 4  
දරන පනතේ  
3 වන වගන්තිය  
සංශෝධනය  
කිරීම.

(1) ඒ උපවගන්තියේ (උ) ඡේදයේ (iv) වන අනුඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් අනුඡේද ඇතුළත් කිරීමෙන් :—

“ (v) යම් දේපළක අයිතිකරු මිය ගිය විට 1977 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ඒ දේපළ යම් තැනැත්තකුට අයත් වීම;

(vi) යම් දේපළක අයිතිකරු විසින් වෙනත් යම් තැනැත්තකුට 1977 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ඒ දේපළ තැහි කිරීම නිසා ඒ දේපළ පිළිබඳ අයිතියේ පැවරීමක් සිදුවීම; සහ

(vii) ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරන මහා කොළඹ ආර්ථික කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය යටතේ මහා කොළඹ ආර්ථික කොමිෂන් සභාව විසින් ගිවිසුමක් ඇති කර ගනු ලැබූ ශ්‍රී ලංකාවේ සංස්ථාගත යම් සමාගමක කොටස් වන යම් දේපළක් විකිණීමෙන්, තැහි දීමෙන් හෝ අනාභිකාරයකින් ඒ දේපළෙහි අයිතිකරුගෙන් වෙනත් යම් තැනැත්තකුට අයත්වීම.”;

(2) ඒ උපවගන්තියේ (ඒ) ඡේදයෙහි—

(අ) (vi) වන අනුඡේදය වෙනුවට පහත දැක්වෙන අලුත් අනුඡේදය ආදේශ කිරීමෙන් :—

“(vi) (අ) ඒ තැනැත්තා විසින් දේපළ අත්කර ගැනීම, භාරයක් යටතේ අර්ථලාභී යකු වශයෙන් වූ ස්වකීය තත්ත්වයෙන් එම භාරය යටතේ භාරකරු විසින් එම තැනැත්තා වෙත කරනු ලබන දේපළ පැවරීමකින් හෝ පොල් මැකරුවකු විසින් පාලනය කරනු ලබන්නේ යම් මිය ගිය තැනැත්තකු

ගේ දේපළක් ද, ඒ මිශ්‍රිත තැනැත්තාගේ අන්තිම කැමැති පත්‍රයක් සහිත හෝ රහිත උරුමක්කාරයකු ගේ තත්ත්වයෙන් එම තැනැත්තා වෙත එම පොල්මාකරු විසින් කරනු ලබන දේපළ පැවරීමකින් හෝ වන අවස්ථාවක, ඒ අත්කර ගන්නා අවස්ථාවේ දී ඒ දේපළෙහි වටිනාකම, ඒ භාරකරු හෝ පොල්මාකරු විසින් අත්කර ගනු ලැබූ දිනය 1957 අප්‍රේල් මස 1 වන දිනයට කලින් නම්, 1957 අප්‍රේල් මස 1 වන දින ඒ දේපළෙහි පැවැති වෙළෙඳ අගයට සමාන මුදලක් විය යුතු ය; නව ද ඒ අත්කර ගැනීමේ දිනය 1957 අප්‍රේල් මස 1 වන දින හෝ ඒ දිනයට පසුව නම් ඒ භාරකරු හෝ පොල්මාකරු ඒ දේපළෙහි සන්නකය ලත් වේලාවේ ඒ දේපළෙහි පැවැති වෙළෙඳ අගයට සමාන මුදලක් විය යුතු ය; නව ද

(ආ) ඒ තැනැත්තා විසින් දේපළ අත්කර ගැනීම, (මෙහි මින් මතු මේ අනුච්ඡේදයෙහි “නාභගදායකයා” යනුවෙන් සඳහන් කරනු ලබන) වෙනත් යම් තැනැත්තකු විසින් 1977 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව කරන ලද තැන්ගත් මගින් වන්නා වූ ද පළමු සඳහන් තැනැත්තා විසින් ඒ අත්කර ගන්නා ලද දිනයෙහි සිට එක් අවුරුද්දක් ඇතුළත ඒ දේපළ පවරනු ලබන්නා වූ ද අවස්ථාවක, ඒ අත්කර ගත් වේලාවේ ඒ දේපළෙහි පැවැති වටිනාකම—

(i) නාභගදායකයා විසින් ඒ දේපළ 1957 අප්‍රේල් මස 1 වන දිනට පෙර අත්කර ගන්නා ලද නම්, 1957 අප්‍රේල් මස 1 වන දින ඒ දේපළෙහි පැවැති වෙළෙඳ අගයෙහි; හෝ

(ii) නාභගදායකයා විසින් ඒ දේපළ 1957 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව මිලට ගන්නා ලද නම්, නාභගදායකයා දේපළ මිලට ගත් වටිනාකමෙහි; හෝ

(iii) 1957 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව, මිලට ගැනීමෙන් හැර, ත්‍යාගදායකයා විසින් ඒ දේපළ අත්කර ගන්නා ලද නම්, ඒ දේපළ ත්‍යාගදායකයා විසින් අත්කර ගන්නා ලද වේලාවේ ඒ දේපළ ලෙහි වෙළෙඳ අගයෙහි

සහ ත්‍යාගදායකයා විසින් ඒ දේපළ ත්‍යාගයක ආකාරයෙන් නොව, විකිණීමක් මගින් පවරනු ලැබුවේ නම් 4 වන වගන්තියේ (3) වන උපවගන්තිය යටතේ ත්‍යාගදායකයාට හිමිකම් තිබූ යම් අඩු කිරීමක මුදලෙහි මුළු ගණනට සමාන ප්‍රමාණයක් විය යුතු ය; ; තව ද

(ආ) (viii) වන අනුඡේදය වෙනුවට පහත දැක්වෙන අලුත් අනුඡේදය ආදේශ කිරීමෙන් :—

“(viii) ඒ දේපළ—

(අ) 1957 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ඒ තැනැත්තා වෙත නිකුත් කරනු ලැබූ ප්‍රසාද කොටස් හෝ කොටස්වල වෙළෙඳ අගයට වඩා අඩු මිලකට 1957 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ඒ තැනැත්තා වෙත නිකුත් කරනු ලැබූ කොටස් ; හෝ

(ආ) 1957 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ඒ තැනැත්තා වෙත නිකුත් කරනු ලැබූ ප්‍රසාද කොටස් සහ කොටස්වල වෙළෙඳ අගයට වඩා අඩු මිලකට 1957 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ඒ තැනැත්තා වෙත නිකුත් කරනු ලැබූ කොටස් ; සහ

(ඇ) (අ) අනුඡේදයෙහි හෝ (ආ) අනුඡේදයෙහි සඳහන් කොටස් ඒ තැනැත්තා වෙත නිකුත් කරන ලද්දේ සමාගමක යම් කොටස් පදනම් කරගෙන ද, ඒ කොටස්

ඇතුළත් වන හෝ යම් අවස්ථාවක ඇතුළත් ව තිබුණු කොටස් වන්නා වන, එම සමාගමේ ඒ තැනැත්තාගේ කොටස් වන්නා වෙති කොටසකින් සමන්විත වූ හෝ සමන්විත වන කොටසක් වන අවස්ථාවක, ඒ

තැනැත්තා විසින් එම දේපළ අත්කර ගන්නා ලද වේලාවේ ඒ දේපළෙහි වටිනාකම (x) වන අනුභේදයෙහි විධිවිධානවලට යටත් ව—

- (i) 1957 අප්‍රේල් මස 1 වන දිනට කලින් ඒ තැනැත්තා විසින් අත්කර ගන්නා ලද, ඒ කොටස් වත්කම සමන්විත වූ කොටස්වල 1957 අප්‍රේල් මස 1 වන දිනයෙහි පැවති වෙළෙඳ අගයෙහි ;
- (ii) 1957 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව බෙදා වෙන් කර දීම හෝ මිලට ගැනීම හෝ මගින් ඒ තැනැත්තා විසින් අත්කර ගන්නා ලද ඒ කොටස් වත්කම සමන්විත වූ කොටස් අත්කර ගැනීමේ පිරිවැයෙහි ;
- (iii) මිලට ගැනීමෙන් හෝ බෙදා වෙන් කර දෙනු ලැබීමෙන් හැර 1957 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ඒ තැනැත්තා විසින් අත්කර ගන්නා ලද කොටස් වත්කම සමන්විත වූ (1957 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ඒ තැනැත්තා වෙත වෙළෙඳ අගයට වඩා අඩු මිලකට නිකුත් කරන ලද කොටස් හෝ ඒ තැනැත්තා වෙත නිකුත් කරන ලද ප්‍රසාද කොටස් හෝ ඇතුළත් නොවන) කොටස්වල, ඒ අත්කර ගත් දිනයෙහි පැවති වෙළෙඳ අගයෙහි

එකතුව ඒ කොටස් වත්කම සමන්විත වූ හෝ සමන්විත වන මුළු කොටස් සංඛ්‍යාවෙන් බෙදූ විට එන ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් විය යුතු ය. තව ද ඒ අනුව, එක් කොටසකට වැඩි ගණනකින් දේපළ සමන්විත වන අවස්ථාවක, ඒ තැනැත්තා විසින් ඒ දේපළ අත්කර ගන්නා ලද වේලාවේ දේපළෙහි වටිනාකම, මේ අනුභේදයේ ඉහත සඳහන් විධිවිධානවලට අනුකූලව නිශ්චය කර, දේපළ සමන්විත වන කොටස් සංඛ්‍යාවෙන් වැඩි කරන ලද, එක් කොටසක වටිනාකමට සමාන ප්‍රමාණයක් විය යුතු ය ;”.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 4 වන වගන්තියේ (3) වන උපවගන්තිය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් උපවගන්තිය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

ප්‍රධාන ප්‍රඥප්තියේ 4 වන වගන්තිය සංශෝධනය කිරීම.

“(3) පහත දැක්වෙන අඩුකිරීම් කිරීමෙන් පසු ප්‍රාග්ධන ලාභයක මුදල ආගණනය කරනු ලැබිය යුතු ය:—

- (අ) ඒ ලාභය ලැබුණේ යම් ගනුදෙනුවකින් ද ඒ ගනු දෙනුව සිදුවීමට පෙරාතුව ම ඒ දේපලෙහි අයිතිකරු වූ තැනැත්තා විසින් හුදෙක් ඒ දේපල අත්කර ගැනීම සම්බන්ධයෙන් 1957 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව දරනු ලැබූ (ගැනුම් මිලක් වෙනොත් එය භාර) යම් වියදමක් ;
- (ආ) 10 වන වගන්තිය හෝ 53 වන වගන්තිය හෝ 53අ වන වගන්තිය හෝ 53ආ වන වගන්තිය යටතේ මතු දැක්වෙන වියදම වෙනුවෙන් කිසිම අඩුකිරීමකට ඉඩ දී නැති නම්, ඒ දේපලට යම් දියුණු කිරීම්, එකතු කිරීම් හෝ වෙනස් කිරීම් කිරීමේ දී, ඉහත කී අයිතිකරු විසින් 1957 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව දරනු ලැබූ වියදම ;
- (ඇ) එම ලාභය ලැබුණේ යම් ගනුදෙනුවකින් ද හුදෙක් ඒ ගනුදෙනුව සම්බන්ධයෙන් ඉහත කී අයිතිකරු විසින් දරනු ලැබූ වියදම ; සහ
- (ඈ) 1977 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව සිදුවන යම් නිශ්චල දේපලක අයිතියේ වෙනස්වීමක් සිදු වූ විට—
  - (අ) ප්‍රාග්ධන ලාභය ලබන්නේ යම් තැනැත්තෙක් ද ඒ තැනැත්තා විසින් ඒ දේපල අත්කර ගන්නා ලද අවස්ථාවේ දී ඒ දේපලෙහි 3 වන වගන්තියේ අර්ථනුකූල අගය ; සහ
  - (ආ) (අ) ඡේදයෙහි හෝ (ආ) ඡේදයෙහි හෝ (ඇ) ඡේදයෙහි හෝ සඳහන් යම් වියදමක් අඩු කිරීමෙන් පසු අයිතියේ එම වෙනස ඇතිවන අවස්ථාවේ දී ඒ දේපලෙහි අගය

යන දෙක අතර වෙනසින්—

- (i) ප්‍රාග්ධන ලාභය ලබන්නේ යම් තැනැත්තෙක් ද ඒ තැනැත්තා විසින් ඒ දේපල අත්කර ගැනීමෙන් පසු අවුරුදු පහකට අඩු නොවන එහෙත් අවුරුදු පහලොවකට වැඩි නොවන කාලයක් තුළ දී අයිතිය වෙනස් වන අවස්ථාවක සියයට විසි පහකට සමාන මුදලක්, සහ
- (ii) ප්‍රාග්ධන ලාභය ලබන්නේ යම් තැනැත්තෙක් ද ඒ තැනැත්තා විසින් ඒ දේපල අත්කර ගැනීමෙන් පසු අවුරුදු පහලොවකට වැඩි කාලයක දී අයිතියේ වෙනස සිදුවන අවස්ථාවක සියයට පනහකට සමාන මුදලක්.”

ප්‍රධාන  
ප්‍රඥප්තියේ  
5 වන වගන්තිය  
සංශෝධනය  
කිරීම.

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 5 වන වගන්තියෙහි (1) වන උප වගන්තිය පහත දැක්වෙන පරිදි සංශෝධනය කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

(1) ඒ උපවගන්තියේ (අඟ) ඡේදය වෙනුවට පහත දැක්වෙන අලුත් ඡේදය ආදේශ කිරීමෙන් :—

“(අඟ) ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති බුරයෙන් යම් තැනැත්තකුට ලැබෙන පඩිනඩි, විශ්‍රාම වැටුප් සහ වෙනත් යම් ප්‍රතිලාභ,”;

(2) ඒ උපවගන්තියේ (අඟ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් ඡේද ඇතුළත් කිරීමෙන් :—

“(අඟ) ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරන මහා කොළඹ ආර්ථික කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය යටතේ මහා කොළඹ ආර්ථික කොමිෂන් සභාව විසින් ගිවිසුමක් ඇති කර ගනු ලැබූ සමාගමක් විසින් ඒ ගිවිසුමේ නියම යටතේ ඒ සමාගමේ ලාභ සහ ආදායම ආදායම් බද්දෙන් නිදහස් කරනු ලබන්නේ යම් කාලයක් සඳහා ද ඒ කාලය තුළ හෝ ඉන්පසු එක් අවුරුද්දක් ඇතුළත ඒ සමාගමේ ආදායම් බද්දෙන් නිදහස් ලාභවලින් හා ආදායමෙන් හෝ යම් තැනැත්තකුට ගෙවනු ලබන යම් ලාභාංශයක් ;

(අඊ) ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරන මහා කොළඹ ආර්ථික කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය යටතේ මහා කොළඹ ආර්ථික කොමිෂන් සභාව විසින් ගිවිසුමක් ඇති කර ගනු ලැබූ යම් සමාගමක් විසින් ශ්‍රී ලංකාවේ වාසික නොවන යම් තැනැත්තකුට 1978 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසු ගෙවනු ලබන යම් ලාභාංශයක් ;

(අඋ) ලෝක සංචාරක සංවිධානයේ ආදායම ;

(අල) ලෝක සංචාරක සංවිධානය විසින් සේවයෙහි නියුක්ත කරනු ලබන යම් පුද්ගලයකුගේ නිල පඩිනඩි ;

(අඌ) නීති අධ්‍යාපන සභා ආඥාපනත මගින් පිහිටුවන ලද, සංස්ථාගත නීති අධ්‍යාපන සභාව යනුවෙන් හඳුන්වනු ලබන සංස්ථාවේ ආදායම ;” ;

(3) ඒ උපවගන්තියේ (උ) ඡේදය වෙනුවට පහත දැක්වෙන අලුත් ඡේදය ආදේශ කිරීමෙන් :—

“(උ) ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන්නා වූ ද 6 වන වගන්තිය අදාළ වන්නා වූ සංස්ථාවක් විසින් හෝ ඒ වගන්තිය අදාළ වන්නා වූ ව්‍යාපාරයක අධිකාරී විසින් හෝ ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරන මහා කොළඹ ආර්ථික කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය යටතේ මහා කොළඹ ආර්ථික කොමිෂන් සභාව විසින් ගිවිසුමක් ඇති කර ගනු ලැබූ ව්‍යවසායක් වන යම් ව්‍යාපාරයක් විසින් හෝ, අවස්ථාවෝචිත පරිදි, ඒ සංස්ථාවේ හෝ ව්‍යාපාරයේ කාර්ය සඳහා 1958 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ශ්‍රී ලංකාවට ගෙන්වා සේවයෙහි

නියුක්ත කරනු ලැබුවා වූ ද යම් විද්‍යාඥයකුගේ, කාර්මික ශිල්පියකුගේ, විශේෂඥයකුගේ හෝ උපදේශකයකුගේ පහිතසි හා ශ්‍රී ලංකාවේ දී උද්ගත නොවන යම් අදායමක්; එසේ වුවත් ඒ සංස්ථාවෙහි හෝ ව්‍යාපාරයෙහි ඒ විද්‍යාඥයාගේ, කාර්මික ශිල්පියාගේ, විශේෂඥයාගේ හෝ උපදේශකයාගේ සේවා නියුක්තිය නතර වන දිනය හෝ, අවසථාවෝචිත පරිදි 6 වන වගන්තියෙන් හෝ මහා කොළඹ ආර්ථික කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය යටතේ ඇති කර ගන්නා ලද ගිවිසුමකින් ඒ සංස්ථාව හෝ ව්‍යාපාරය සම්බන්ධයෙන් දෙන ලද බදු නිදහස අවසාන වන දිනය යන දින දෙකෙන් පළමුව එළඹෙන දිනයෙහි ඒ නිදහස් කිරීම අවසන් විය යුතු ය;”;

(4) ඒ උපවගන්තියේ (උඋඋ) ඡේදය වෙනුවට පහත දැක්වෙන අලුත් ඡේදය ආදේශ කිරීමෙන් :—

“(උඋඋ) ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන්නා වූ ද මේ වගන්තියේ කාර්ය සඳහා, අදාළ අමාත්‍යවරයාගේ නිර්දේශය අනුව මුදල් විෂයය භාර අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන දැන්වීමක් මගින්, ඒ දැන්වීමෙහි සඳහන් කරනු ලබන කාලසීමාවක් සඳහා අනුමත ව්‍යාපාරයක් ලෙස ප්‍රකාශිත එවැනි යම් ව්‍යාපාරයක අයිතිකරු විසින් 1968 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ශ්‍රී ලංකාවට ගෙන්වා සේවයෙහි නියුක්ත කරනු ලැබුවා වූ ද, යම් විද්‍යාඥයකුගේ, කාර්මික ශිල්පියකුගේ, විශේෂඥයකුගේ හෝ උපදේශකයකුගේ පහිතසි හා ශ්‍රී ලංකාවෙහි උද්ගත නොවන යම් ආදායමක්; එසේ වුවත් ඒ අනුමත ව්‍යාපාරයෙහි ඒ විද්‍යාඥයාගේ, කාර්මික ශිල්පියාගේ, විශේෂඥයාගේ හෝ උපදේශකයාගේ සේවා නියුක්තිය නතර වන දිනය හෝ ඒ ව්‍යාපාරය අනුමත ව්‍යාපාරයක්වීම අවසන් වන දිනය හෝ යන දින දෙකින් පළමුව එළඹෙන දිනයෙහි දී ඒ නිදහස් කිරීම අවසන් විය යුතු ය;”;

(5) ඒ උපවගන්තියේ (ක) ඡේදය වෙනුවට පහත දැක්වෙන අලුත් ඡේදය ආදේශ කිරීමෙන් :—

“(ක) 54 වන වගන්තියේ (ඊ) වන උපවගන්තියෙන් ශ්‍රී ලංකාවෙහි වාසිකයකු ලෙස සලකනු ලබන යම් පුද්ගලයකුට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් දෙනු ලබන යම් විදේශ දීමනාවක් හෝ නියෝජනීය දීමනාවක් සහ යම් කාලසීමාවක් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත සේවයෙහි නියුක්තව ඇත්තා වූ වෙනත් යම් පුද්ගලයකු විසින් සේවා නියුක්තියෙන් ලබා ගන්නා ලද ලාභවලින්, කොමසාරිස් ජනරාල්වරයාගේ මතය අනුව, විදේශ දීමනාවට සමාන වූ කොටසක්;”;



(6) ඒ උපවගන්තියේ (දඹ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන් :—

“(දඹ) ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමතය ඇතිව යම් තැනැත්තකු විසින් හෝ ඒ තැනැත්තා වෙනුවෙන් හෝ යම් වාණිජ බැංකුවක විවෘත කරන ලද යම් ගිණුමක, ඔහුගේ බැරට ඇති විදේශීය ව්‍යවහාර මුදල් වෙනුවෙන් ඔහු ශ්‍රී ලංකාවෙහි නිර්වැසිකවන කාලසීමාව තුළ දී ඔහුට උපවිත වන පොලිය;” ; සහ

(7) ඒ උපවගන්තියේ (න) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් ඡේද ඇතුළත් කිරීමෙන් :—

“(නත) ධීවර බෝවිටු, නාවික යන්ත්‍ර, ධීවර ආම්පන්න සහ වෙනත් ධීවර උපකරණ මිලට ගැනීම සඳහා සහනාධාරයක් වශයෙන් ධීවර අමාත්‍යාංශය විසින් යම් තැනැත්තකුට ගෙවන ලද යම් මුදලක් ;

(නනන) 1971 අංක 46 දරන පොල් සංවර්ධන පනත යටතේ පිහිටුවන ලද පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් 1977 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව යම් තැනැත්තකුට සහනාධාරයක් වශයෙන් ගෙවන ලද යම් මුදලක් ;”.

රේඛා වන, රේඛා වන, රේඛා වන සහ රේඛා වන වගන්ති ප්‍රධාන ප්‍රඥප්තියෙහි ඇතුළත් කිරීම.

5. ප්‍රධාන ප්‍රඥප්තියෙහි රේඛා වන වගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් වගන්ති මෙසින් ඇතුළත් කරනු ලබන අතර, ඒවා ප්‍රධාන ප්‍රඥප්තියෙහි පිළිවෙලින් රේඛා වන, රේඛා වන, රේඛා වන සහ රේඛා වන වගන්ති ලෙස බලපැවැත්විය යුතු ය :—

“ධීවර කම්පන්නයෙහි, සතුන් ඇති කිරීමෙහි සහ කෘෂිකම්පන්නයෙහි යෙදී පිවිස ඇතැම් සමාගම්වල පාහේ සහ ආදායම් නිදහස් කිරීම.

රේඛා. (1) 1977 නොවැම්බර් මස 15 වන දින හෝ ඉන් පසුව, සංස්ථාගත කරනු ලැබ අමාත්‍ය වරයා විසින් අනුමත කරනු ලැබුවා වූ ද ඒ දින යෙහි හෝ ඉන් පසුව මෙහි පහත සඳහන් ව්‍යාපාර එකක් හෝ වැඩි ගණනක් පවත්වා ගෙන යාම ආරම්භ කළා වූ ද පවත්වා ගෙන යාමෙහි ලා පමණක් නිරතව සිටින්නා වූ ද යම් සමාගමකට මේ වගන්තිය අදාළ විය යුතු ය. ඒ ව්‍යාපාර නම් :—

- (අ) අක් වෙරළෙහි හෝ ගැඹුරු මුහුදෙහි මසුන් ඇල්ලීම සඳහා වූ ව්‍යාපාරයක් ;
- (ආ) අක් වෙරළෙහි හෝ ගැඹුරු මුහුදෙහි මසුන් ඇල්ලීම සහ, එවැනි යම් කාර්යයක නිෂ්පාදන සකස් කිරීම සඳහා වූ ව්‍යාපාරයක් ;
- (ඇ) සතුන් ඇති කිරීම සඳහා වූ ව්‍යාපාරයක් ;
- (ඈ) තෝ, රබර්, පොල් හෝ වී හැර පැලෑටි, තාල වර්ගයේ රුක්, ගස්, පළුරු හෝ ආහාර ද්‍රව්‍ය ඉඩම්වල වගා කිරීම සහ එවැනි වගාවක නිෂ්පාදන සකස් කිරීම සඳහා වූ ව්‍යාපාරයක් ; හෝ

(ඉ) තේ, රබර්, පොල් හෝ වී හැර, පැලෑටි, තාල වර්ගයේ රුක්, ගස්, පඳුරු හෝ ආහාර ද්‍රව්‍ය ඉඩම්වල වගා කිරීම සඳහා වූ ව්‍යාපාරයක් :

එසේ වුව ද මේ වගන්තිය—

(i) 1977 නොවැම්බර් මස 15 වන දිනට පෙරතුව පවත්වා ගෙන යමින් තිබුණු ව්‍යාපාරයක් ; හෝ

(ii) 1977 නොවැම්බර් මස 15 වන දිනට පෙරතුව පවත්වා ගෙන යමින් තිබුණු යම් වෙළෙඳ ව්‍යාපාරයක් කොටස් කිරීමෙන් හෝ ප්‍රතිසංස්කරණය කිරීමෙන් පිහිටුවන ලද ව්‍යාපාරයක් හෝ

පවත්වා ගෙන යන යම් සමාගමකට අදාළ නොවිය යුතු ය.

(2) 3 (1) (අ) වන වගන්තියේ අර්ථනුකූලව, (1) වන උපවගන්තියෙහි සඳහන් යම් සමාගමක ලාභ සහ ආදායම වන ඒ උපවගන්තියෙහි සඳහන් ව්‍යාපාරයකින් හෝ ව්‍යාපාරවලින් ලැබෙන ඒ සමාගමේ (ප්‍රාග්ධන වත්කම් විකිණීමෙන් ලැබෙන යම් ලාභයක් නොවන) ලාභ සහ ආදායම, සමාගම සංස්ථාගත කරනු ලැබූ දිනයෙන් ආරම්භව 1983 මාර්තු මස 31 වන දිනයෙන් අවසන් වන කාල සීමාව සඳහා ආදායම් බද්දෙන් නිදහස් විය යුතු ය.

6෫. (1) බඩු හෝ වෙළෙඳ ද්‍රව්‍ය ශ්‍රී ලංකාවෙහි නිෂ්පාදනය කිරීම හෝ සෑදීම සඳහා 1977 නොවැම්බර් මස 15 වන දින හෝ ඉන් පසුව ආරම්භ කරනු ලැබුවා වූ ද, අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබුවා වූ ද යම් ව්‍යාපාරයකට—

(අ) එය වී කෙටීම සඳහා වූ ව්‍යාපාරයක් නොවන බවට ; සහ

(ආ) ඒ ව්‍යාපාරය කලින් පැවති යම් වෙළෙඳ ව්‍යාපාරයක් කොටස් කිරීමෙන්, ප්‍රතිසංස්කරණය කිරීමෙන් හෝ අන්තර්ගතයකින් පිහිටුවනු ලැබූ ව්‍යාපාරයක් නොවන බවට ; සහ

(ඇ) නිෂ්පාදනය හෝ සෑදීම කර ගෙන යනු ලබන ස්ථානය, මහා නගර සහ ආසන්න ප්‍රදේශවල, මහා නගර සහ වක පරිපාලන සීමාවලින් පිටත පිහිටා ඇති බවට

තක්සේරුකරා සෑහීමට පත්වන අවස්ථාවක මේ වගන්තිය අදාළ විය යුතු ය.

වෙළෙඳ ද්‍රව්‍ය නිෂ්පාදනය හෝ සෑදීම සඳහා වූ ව්‍යාපාරවල ලාභ සහ ආදායම නිදහස් කිරීම.

(2) 3 (1) (අ) වන වගන්තියේ අර්ථනුකූලව (1) වන උපවගන්තියේ සඳහන් යම් ව්‍යාපාරයක ලාභ සහ ආදායම වන, ඒ ව්‍යාපාරයේ (ඒ ව්‍යාපාරයේ ප්‍රාග්ධන වත්කම් විකිණීමෙන් ලැබෙන යම් ලාභ හෝ ආදායම නොවන) ලාභ සහ ආදායම, (3) වන උපවගන්තියෙහි සහ (4) වන උපවගන්තියෙහි විධිවිධානවලට යටත්ව, ව්‍යාපාරය ආරම්භ වූ දිනයෙන් ආරම්භව 1983 මාර්තු මස 31 වන දිනයෙන් අවසන් වන කාලසීමාව සඳහා ආදායම් බද්දෙන් නිදහස් විය යුතු ය.

(3) 1978 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව එහෙත් 1984 අප්‍රේල් මස 1 වන දිනට පෙරතුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයකට පෙරතුව වූ වර්ෂය තුළ යම් වේලාවක දී එවැනි යම් ව්‍යාපාරයක ප්‍රාග්ධනය රුපියල් පන් ලක්ෂය ඉක්මවන අවස්ථාවක, ඒ පෙරතුව වූ වර්ෂයේ දී උද්ගත වන ඒ ව්‍යාපාරයේ ලාභ සහ ආදායම, ඒ තක්සේරු වර්ෂය සඳහා වූ ආදායම් බද්දෙන් නිදහස් නො විය යුතු ය.

(4) යම් තක්සේරු වර්ෂයකට ඉහතින් වූ වර්ෂය සඳහා ඒ ව්‍යාපාරයේ ලාභ සහ ආදායම් නිදහස් කිරීම—

- (i) ඒ පෙරතුව වූ වර්ෂය මුළුල්ලේ ම ඒ ව්‍යාපාරය පැවති අවස්ථාවක රුපියල් එක් ලක්ෂය; සහ
- (ii) ඒ පෙරතුව වූ වර්ෂයෙහි කොටසක් තුළ පමණක් ඒ ව්‍යාපාරය පැවති අවස්ථාවක, ඒ පෙරතුව වූ වර්ෂයේ දින සංඛ්‍යාවට ඒ ව්‍යාපාරය පැවති ඒ වර්ෂයේ දින ගණන දරන අනුපාතය අනුව රුපියල් එක් ලක්ෂයට අනුපාත වන මුදල

ඉක්මවන ඒ ලාභ සහ ආදායම් කොටසට ඒ තක්සේරු වර්ෂය සඳහා අදාළ නො විය යුතු ය.

(5) මේ වගන්තියෙහි “ප්‍රාග්ධනය” යන්නෙන්, එය යම් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් යෙදෙන විට—

- (අ) ඒ ව්‍යාපාරයේ යම් ඉඩමක, ගොඩනැගිල්ලක, පිරිසතක, යන්ත්‍රෝපකරණයක හා සම්බන්ධතාවක පිරිවැයෙහි; සහ
- (ආ) ඒ ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා තබා ගන්නා ලද ඒ ව්‍යාපාරයේ යම් ලාභයක් අඩු කළ පසු ඒ ව්‍යාපාරයේ අනෙක් වත්කම්වල වටිනාකමෙහි

එකතුව අදහස් වේ.

ඇතැම් නිවාස  
පළමුවරට  
විකිණීමේදී දී  
ලාභ නිදහස්  
කිරීම.

04. (1) නිවාස ඉදි කොට විකිණීම සඳහා ජාතික නිවාස කොමසාරිස්වරයා විසින් අනුමත කරනු ලැබූ ව්‍යාපාරයක් පවත්වාගෙන යන යම් කැනැන්තකු විසින් 1977 ජනවාරි මස 1 වන දින හෝ ඉන් පසුව ඉදි කිරීම ආරම්භ කරන ලද යම් නිවාසයක් හෝ තවටු නිවාසයක් ඒ කැනැන්තා විසින් විකුණනු ලබන අවස්ථාවක, ඒ විකිණීම ඒ නිවාසයෙහි හෝ තවටු නිවාසයෙහි පළමුවර විකිණීම වන විට, මෙහි මින් මතු සලසා ඇති විධිවිධානවලට යටත්ව—

- (අ) ඒ නිවාසයෙහි හෝ තවටු නිවාසයෙහි බිම් ප්‍රමාණය වර්ග අඩි පන්සියයක් නොඉක්ම වන්නේ නම් ඒ විකිණීමෙන් ලැබෙන ලාභ සහ ආදායම් මුළුමණින් ම ආදායම් බද්දෙන් නිදහස් විය යුතු ය ;
- (ආ) ඒ නිවාසයෙහි හෝ තවටු නිවාසයෙහි බිම් ප්‍රමාණය වර්ග අඩි පන්සියයක් ඉක්මවන නමුත් වර්ග අඩි එක් දහස් දෙසිය පණහක් නො ඉක්මවන්නේ නම් ඒ විකිණීමෙන් ලැබෙන ලාභවලින් සහ ආදායමෙන් සියයට හත්තැපහක් ආදායම් බද්දෙන් නිදහස් විය යුතු ය ; තව ද
- (ආ) ඒ නිවාසයෙහි හෝ තවටු නිවාසයෙහි බිම් ප්‍රමාණය වර්ග අඩි එක් දහස් දෙසිය පණහක් ඉක්මවන නමුත් වර්ග අඩි දෙදහස්ක් නොඉක්මවන්නේ නම් ඒ විකිණීමෙන් ලැබෙන ලාභවලින් සහ ආදායමෙන් සියයට පණහක් ආදායම් බද්දෙන් නිදහස් විය යුතු ය :

එසේ වුව ද—

- (අ) ඒ විකිණීම, මහා නගර සභා ප්‍රදේශයක හෝ නගර සභා ප්‍රදේශයක පිහිටා ඇති, පර්චස් දහයක් ඉක්මවන ආබද්ධ ඉඩමක් සහිත නිවාසයක් සම්බන්ධයෙන් වන අවස්ථාවක, ඒ විකිණීමෙන් ලැබෙන ලාභවලින් සහ ආදායමෙන්, කොමසාරිස් ජනරාල් වරයාගේ මතය අනුව, ඒ පර්චස් දහය ඉක්මවන ආබද්ධ ඉඩම් කොටස විකිණීමට ආරෝපණය කළ හැකි ලාභ සහ ආදායම් කොටස ;
- (ආ) ඒ විකිණීම, මහා නගර සභා ප්‍රදේශයක් හෝ නගර සභා ප්‍රදේශයක් නොවන යම් ප්‍රදේශයක් තුළ පිහිටා ඇති, පර්චස් විස්සක් ඉක්මවන ආබද්ධ ඉඩමක් සහිත නිවාසයක් සම්බන්ධයෙන් වන අවස්ථාවක, ඒ විකිණීමෙන් ලැබෙන

ලාභවලින් සහ ආදායමෙන්, කොමසාරිස් ජනරාල්වරයාගේ මතය අනුව, ඒ පර්චස් විස්ස ඉක්මවන ආබද්ධ ඉඩම් කොටස විකිණීමට ආරෝපණය කළ හැකි ලාභ සහ ආදායම් කොටස;

(ආ) ඒ විකිණීම, මහා නගර සභා ප්‍රදේශයක හෝ නගර සභා ප්‍රදේශයක පිහිටා ඇති, පර්චස් පහක් ඉක්මවන ආබද්ධ ඉඩමක් සහිත තවදුරටත් නිවාසයක් සම්බන්ධයෙන් වන අවස්ථාවක, ඒ විකිණීමෙන් ලැබෙන ලාභවලින් සහ ආදායමෙන්, කොමසාරිස් ජනරාල්වරයාගේ මතය අනුව, ඒ පර්චස් පහ ඉක්මවන ඉඩම් කොටස විකිණීමට ආරෝපණය කළ හැකි ලාභ සහ ආදායම් කොටස;

(ඇ) ඒ විකිණීම, මහා නගර සභා ප්‍රදේශයක් හෝ නගර සභා ප්‍රදේශයක් නොවන යම් ප්‍රදේශයක් තුළ පිහිටා ඇති, පර්චස් දහයක් ඉක්මවන ආබද්ධ ඉඩමක් සහිත තවදුරටත් නිවාසයක් සම්බන්ධයෙන් වන අවස්ථාවක, ඒ විකිණීමෙන් ලැබෙන ලාභ වලින් සහ ආදායමෙන්, කොමසාරිස් ජනරාල්වරයාගේ මතය අනුව, ඒ පර්චස් දහය ඉක්මවන ආබද්ධ ඉඩම් කොටස විකිණීමට ආරෝපණය කළ හැකි ලාභ සහ ආදායම් කොටස

අවස්ථාවෝචිත පරිදි, ඒ නිවාසය හෝ තවදුරටත් නිවාසය විකිණීමෙන් උද්ගතවන ලාභ හා ආදායම් නොවන බව මේ වගන්තියේ කාර්ය සඳහා සලකනු ලැබිය යුතු ය:

එසේම නවදුරටත්, ඒ විකිණීම කුලියට සිත්ත විමේ නියම මත වූ විකිණීමක් වන අවස්ථාවක—

(i) ඒ විකිණීම, ඒ නියම මත විකිණීම සඳහා ගිවිසුමට එළඹුණු දිනයෙහි සිදු වූ ලෙස සලකනු ලැබිය යුතු ය; තව ද

(ii) කුලියට සිත්තවිමේ නියම මත විකිණීම සඳහා වූ ඒ ගිවිසුම යටතේ ගැනුම්කරු විසින් ගෙවිය යුතු සම්පූර්ණ මුදලින්, මිලට ගන්නා විසින් ගෙවිය යුතු වූ පොලිය ලෙස ආරෝපණය කළ හැකි කොටස, ඒ විකිණීමෙන් ලැබෙන ලාභවල සහ ආදායමෙහි කොටසක් නොවන බව මේ වගන්තියේ කාර්ය සඳහා සලකනු ලැබිය යුතු ය.

(2) සමාගමක් විසින් ස්වකීය කොටස්කරු වන්නට යම් ලාභාංශයක් හෝ ඒ ලාභාංශයෙහි යම් කොටසක්, (1) වන උපවගන්තිය යටතේ ආදායම් බදුවලින් නිදහස් කරන ලද ලාභවලින් සහ ආදායමෙන් ගෙවනු ලබන අවස්ථාවක, ඒ ලාභාංශය හෝ ඒ ලාභාංශයේ කොටස ආදායම් බද්දෙන් නිදහස් කරනු ලැබිය යුතු අතර 25 (1) (ආ) වන වගන්තියේ සහ 27(1) වන වගන්තියේ විධිවිධාන ඒ ලාභාංශයට හෝ ඒ ලාභාංශයේ කොටසට අදාළ නොවිය යුතු ය.

(3) (2) වන උපවගන්තියේ සඳහන් යම් ලාභාංශයක් ගෙවීමෙහි ලා ලියන ලද හෝ කරන ලද බලපත්‍රයක්, චෙක්පතක් හෝ වෙනත් ඇණවුමක් නිකුත් කරන සෑම තැනැත්තකු ම විසින්, ඒ ලාභාංශයට ඇතුළත් කර ඇත්තා වූ ද (1) වන උපවගන්තිය යටතේ ආදායම් බද්දෙන් නිදහස් කර ඇත්තා වූ ද ලාභවල සහ ආදායමේ ප්‍රමාණය දක්වමින්, ලියවිල්ලකින් වූ ප්‍රකාශයක් එයට ඇමිණිය යුතු ය.

වී කෙටීම සඳහා වූ ඇතැම් ව්‍යාපාරවල ලාභ සහ ආදායම් නිදහස් කිරීම.

69. (1) මේ වගන්තිය, වී කෙටීම සඳහා 1977 නොවැම්බර් මස 15 වන දින හෝ ඉන් පසුව ආරම්භ කරනු ලැබූ සහ ඒ සඳහා අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබූ යම් ව්‍යාපාරයකට අදාළ විය යුතු ය.

(2) (1) වන උපවගන්තියේ සඳහන් යම් ව්‍යාපාරයක 3(1) (අ) වන වගන්තියේ අර්ථනුකූල වූ යම් ලාභ සහ ආදායම වන, (ඒ ව්‍යාපාරයේ ප්‍රාග්ධන වත්කම විකිණීමෙන් ලැබෙන යම් ලාභ සහ ආදායම නොවන) ඒ ව්‍යාපාරයේ ලාභ සහ ආදායම, ඒ ව්‍යාපාරය කලින් පැවති වෙළෙඳ ව්‍යාපාරයක් කොටස් කිරීමෙන්, ප්‍රතිසංස්කරණය කිරීමෙන් හෝ අත්කර ගැනීමෙන් පිහිටුවන ලද ව්‍යාපාරයක් නොවන බවට තක්සේරු කර ශාඛිමට පත්වුවහොත්, (3) වන උපවගන්තියේ විධිවිධානවලට යටත්ව, ව්‍යාපාරය ආරම්භ කරන ලද දින ආරම්භ වී 1983 මාර්තු මස 31 වන දින අවසාන වන කාලසීමාව සඳහා ආදායම් බද්දෙන් නිදහස් කරනු ලැබිය යුතු ය.

(3) කෘෂිකර්ම හා ඉඩම් විෂයය භාර අමාත්‍යවරයා විසින් (1) වන උපවගන්තියේ සඳහන් ව්‍යාපාරයක් සම්බන්ධයෙන්—

- (i) 1971 අංක 14 දරන වී අලෙවි මණ්ඩල පනත යටතේ පිහිටුවනු ලැබූ වී අලෙවි මණ්ඩලයට හෝ ඒ පනතේ අර්ථනුකූල වූ යම් බලයලත් ගැනුම්කරුවකුට හෝ ඒ ව්‍යාපාරය විසින් සපයනු ලැබිය යුතු සහල් ප්‍රමාණය, සහ

(ii) එසේ සපයනු ලැබිය යුතු සහල්වල තත්ත්වය

ඒ ව්‍යාපාරයේ ශක්තිමත්ව සහ ඒ ව්‍යාපාරය පිහිටි ප්‍රදේශය ගැන සැලකිල්ල යොමු කර, නිශ්චය කරනු ලැබිය හැකිය.

(4) 1978 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව, එහෙත් 1984 අප්‍රේල් මස 1 වන දිනට පෙර, ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සම්බන්ධයෙන්, (1) වන උපවගන්තියේ සඳහන් යම් ව්‍යාපාරයක් විසින් ඒ තක්සේරු වර්ෂයට පෙරාතුව වූ වර්ෂයේ දී, කැපීකර්ම හා ඉඩම් විෂයය භාර අමාත්‍යවරයා විසින් (3) වන උපවගන්තිය යටතේ ඒ ව්‍යාපාරය සම්බන්ධයෙන් නියම කරන ලද අකාන්දේසි අනුව ක්‍රියා කරනු ලැබ ඇති බවට ඒ අමාත්‍යවරයා විසින් හෝ ඒ අමාත්‍යවරයා විසින් බලය දෙනු ලැබූ තැනැත්තකු විසින් අත්සන් කරන ලද සහතිකයක් කොමසාරිස් ජනරාල්වරයා වෙත සැපයීමට ඒ ව්‍යාපාරය පැහැර හැරි අවස්ථාවක, ඒ පෙරාතුව වූ වර්ෂයේ දී උද්ගත වන ඒ ව්‍යාපාරයේ ලාභ සහ ආදායම ඒ තක්සේරු වර්ෂය සඳහා වූ ආදායම් බද්දෙන් නිදහස් කරනු නොලැබිය යුතු ය." .

ප්‍රධාන ප්‍රඥප්තියේ 10 වන වගන්තිය සංශෝධනය කිරීම.

6. ප්‍රධාන ප්‍රඥප්තියේ 10 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

(1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියෙහි—

(අ) (අ) ඡේදය වෙනුවට පහත දැක්වෙන අලුත් ඡේදය ආදේශ කිරීමෙන්:—

“(අ) පිරිසතක, යන්ත්‍රෝපකරණවල සහ සවිකිරීමේවල අයිතිකරු වශයෙන්, යම් තැනැත්තකු විසින් පවත්වා ගෙන යනු ලබන කර්මාන්තයක, වෙළෙඳ ව්‍යාපාරයක, වෘත්තීයක, රක්ෂාවක, හෝ සේවා නියුක්තියක ඔහු විසින් ඒ පිරිසතක, යන්ත්‍රෝපකරණ සහ සවිකිරීම් පාවිච්චි කරනු ලැබීම කරණකොටගෙන ඒ පිරිසතෙන්, යන්ත්‍රෝපකරණවල සහ සවිකිරීමේවල උද්ගත වූ වැහැරීම් සහ ගෙවී යාම් නිසා ඇති වූ අගය ක්ෂයවීම් වෙනුවෙන්, කොමසාරිස් ජනරාල්වරයා විසින් තම අභිමතය පරිදි සාධාරණ යයි සලකනු ලබන්නා වූ ද, අඩු කළ අගයෙන් එක් වර්ෂයකට සියයට නියමිත අනුප්‍රමාණයක් අනුව සාමාන්‍යයෙන් ගණන් බලනු ලබන්නා වූ ද මුදලක් :

එසේ වුව ද, 1978 අප්‍රේල් මස 1 වන දින ආරම්භ වන තක්සේරු වර්ෂයට පෙරාතුව වූ වර්ෂය සඳහා වූ යම් ප්‍රභවයකින් ඒ තැනැත්තාට ලැබෙන ලාභ සහ ආදායම නිශ්චිතව දැන ගැනීමෙහි ලා, යම් පිරිසතක්, යන්ත්‍රෝපකරණයක් හෝ සවිකිරීම්

සම්බන්ධයෙන් මේ ඡේදයේ ඉහතින් වූ විධිවිධාන යටතේ යම් මුදලක් අඩු කළ යුතු වූ අවස්ථාවක, අඩු කළ අගයයන් එක් වර්ෂයකට සියයට නියමිත අනුප්‍රමාණයක් අනුව ගණන් බලනු ලබන මුදල වෙනුවට, 1977 අප්‍රේල් මස 1 වන දිනයෙහි එ පිරිසතේ, යන්ත්‍රෝපකරණයේ සහ සවිකිරීම්වල අඩු කළ අගයට සමාන මුදලක් අඩු කරනු ලැබිය යුතු ය;”;

(ආ) (උ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන ඡේදය ඇතුළත් කිරීමෙන් :—

“(උඋ) වෘත්තීය සුදුසුකම් ලත් තැනැත්තකු වන යම් තැනැත්තකු විසින්, තමා භාමාජිකයකු වන යම් වෘත්තීකයන්ගේ සංගමයක දායක මුදල් ගෙවීමේ ලා හෝ වෘත්තීය පොත්, සඟරා හා වාර්තා මිලට ගැනීමේ ලා, 1978 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව වැය කරන ලද යම් මුදලක්;”;

(ඇ) (ඌ) ඡේදයේ අතුරු ඡේදය වෙනුවට පහත දැක්වෙන අලුත් අතුරු ඡේදය ආදේශ කිරීමෙන් :—

“එසේ වුව ද ඒ තැනැත්තා විසින් අත්කර ගන්නා ලද යම් පිරිසතක්, යන්ත්‍රෝපකරණයක් හෝ සවිකිරීම් සම්බන්ධයෙන්—

(අ) ඒ අත්කර ගැනීම, ඒ තැනැත්තා විසින් කර ගෙන යනු ලබන හෝ ක්‍රියාත්මක කර ගෙන යනු ලබන යම් කර්මාන්තයක, වෙළෙඳ ව්‍යාපාරයක, වෘත්තීයක, රක්ෂාවක හෝ සේවා නියුක්තියක ඔහු විසින් කලින් පාවිච්චි කරන ලද යම් පිරිසතක්, යන්ත්‍රෝපකරණයක් හෝ සවිකිරීම් අලුත් කිරීමේ කාර්යය සඳහා කරන ලද්දක් නම් සහ ඒ අලුත්කිරීම සඳහා වැය වූ මුදල සඳහා (ඒ) ඡේදය යටතේ වූ අඩු කිරීමක් ලෙස ඉඩ දෙන ලද නම්, හෝ

(ආ) ඒ පිරිසත, යන්ත්‍රෝපකරණ හෝ සවිකිරීම් මිල දී ගැනීමෙහි ලා සහ පිහිටුවීමෙහි ලා වැය කරන ලද මුදල සඳහා (බ) ඡේදය හෝ (ක) ඡේදය යටතේ වූ අඩු කිරීමක් ලෙස ඉඩ දෙන ලද නම්, හෝ

(ඇ) ඒ පිරිසත, යන්ත්‍රෝපකරණ හෝ සවිකිරීම් 1977 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව අත්කර ගන්නා ලද නම් හෝ 1977 අප්‍රේල් මස 1 වන දිනට කලින් අත්කර ගනු ලැබූ ඒ දිනයේ දී හෝ ඉන් පසුව පලමුවරට ඔහු විසින් පාවිච්චි කරන ලද නම්

මේ ඡේදයේ ඉහතින් වූ විධිවිධාන යටතේ ඒ තැනැත්තාට නියම අඩු කිරීමක් සඳහා ඉඩ දෙනු නොලැබිය යුතු ය;”;



(1) *Handwritten text, possibly a question or statement.*

*Handwritten text, possibly a sub-point or continuation.*

(2) *Handwritten text, possibly a question or statement.*

(3) *Handwritten text, possibly a question or statement.*

(4) *Handwritten text, possibly a question or statement.*

(5) *Handwritten text, possibly a question or statement.*

*Large block of handwritten text, possibly a detailed answer or explanation.*

(ඊ) (ඔ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන් :—

“(ඔඔ) 1978 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සම්බන්ධයෙන්—

(අ) හුදෙක් ම යම් භාණ්ඩ හෝ බඩු පිළිබඳ අපනයන වෙළෙඳාම හෝ විදේශීය ව්‍යවහාර මුදලින් ගෙවීම සඳහා වූ යම් සේවා සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් පිටත දරන ලද සම්පූර්ණ ප්‍රචාරක ගාස්තු;

(ආ) ශ්‍රී ලංකාවෙන් පිටත දී හුදෙක් ම—

(i) යම් භාණ්ඩ හෝ බඩු පිළිබඳ අපනයන වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම; හෝ

(ii) විදේශීය ව්‍යවහාර මුදලින් ගෙවීම සඳහා වූ යම් සේවා සැපයීම

සම්බන්ධයෙන් ගමන් කිරීමේ ලා දරන ලද වියදම විනිමය ජාලකවරයාගේ අනුමතය ඇතිව දරන ලද නම් සහ ඒ වියදම ඒ කාර්යය සඳහා ඔහු විසින් අවසර දෙන ලද ප්‍රමාණය නොඉක්මවන්නේ නම්, ඒ වියදම;”;

(උ) (ඔ) ඡේදය වෙනුවට පහත දැක්වෙන අලුත් ඡේදය ආදේශ කිරීමෙන් :—

“(ඔ) (i) 6 වන වගන්තියේ (1) වන උප වගන්තියේ (v) වන ඡේදයේ හෝ (vi) වන ඡේදයේ සඳහන් වන්නාවූ ද ඒ තැනැත්තා විසින් කර ගෙන යනු ලබන්නාවූ ද යම් ව්‍යාපාරයක් සඳහා යම් පිරිසත, යන්ත්‍රෝපකරණ, සවිකිරීම්, ගෘහභාණ්ඩ, උපකරණ හෝ භාණ්ඩ, අවස්ථාවෝචිත පරිදි, මිල දී ගැනීමේ ලා සහ පිහිටුවීමේ ලා නැතහොත් මිල දී ගැනීමේ ලා ඒ තැනැත්තා විසින් වැය කරන ලද යම් මුදලක්, හෝ

(ii) ඒ තැනැත්තා විසින් කර ගෙන යනු ලබන දියඹ මුහුදේ මසුන් ඇල්ලීමේ හෝ අක් වෙරළේ මසුන් ඇල්ලීමේ යම් ව්‍යාපාරයක් සඳහා යම් ආම්පන්නයක් හෝ මෙවලකේ අවස්ථාවෝචිත පරිදි මිල දී ගැනීමේ ලා සහ පිහිටුවීමේ ලා නැතහොත් මිල දී ගැනීමේ ලා ඒ තැනැත්තා විසින් වැය කරන ලද යම් මුදලක් :

එසේ වුව ද, ලාභ නිශ්චිතව දැනගනු ලබන්නේ යම් කාලසීමාවක් සඳහා ද ඒ කාලසීමාව තුළ, ඒ තැනැත්තා විසින්, යම් පිරිසත, යන්ත්‍රෝපකරණ,

සවිකිරීම්, ගෘහ භාණ්ඩ, උපකරණ, භාණ්ඩ, ආම්පන්න හෝ මෙවලම් විකුණා, ඉවත ලා, අන්‍යාකාරයකින් බැහැර කොට ඇති අවස්ථාවක නැතහොත් ඔහු ඒවායේ අයිතිකරුවීම අන්‍යාකාරයකින් අවසන් කර ඇති හෝ ලාභ සහ ආදායම නිශ්චිත ව දැන ගැනීමේදී ලා මේ ඡේදය යටතේ හෝ (ග) ඡේදය යටතේ අඩු කිරීමක් කරනු ලැබිය හැකිව තිබුණේ යම් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ද ඒ ව්‍යාපාරයේ එවැනි යම් පිරිසත, යන්ත්‍රෝපකරණ, සවිකිරීම්, ගෘහ භාණ්ඩ, උපකරණ, භාණ්ඩ, ආම්පන්න හෝ මෙවලම් පාවිච්චි කිරීම ඔහු විසින් අවසන් කර ඇති අවස්ථාවක—

(i) එවැනි යම් පිරිසත, යන්ත්‍රෝපකරණ, සවිකිරීම්, ගෘහභාණ්ඩ, උපකරණ, භාණ්ඩ, ආම්පන්න හෝ මෙවලම් විකිණීමෙන් උපලබ්ධි කර ගත් මුදල, හෝ අවස්ථාවේ චිත පරිදි,

(ii) එවැනි යම් පිරිසත, යන්ත්‍රෝපකරණ, සවිකිරීම්, ගෘහභාණ්ඩ, උපකරණ, භාණ්ඩ, ආම්පන්න හෝ මෙවලම් ඉවත ලා, අන්‍යාකාරයකින් බැහැර කළ, අන්‍යාකාරයකින් ඒවායේ අයිතිය අවසන් වූ හෝ එවැනි යම් ව්‍යාපාරයක ඒවා පාවිච්චි කිරීම අවසන් කරන ලද දිනයෙහි වෙළෙඳ අගය,

ඒ ව්‍යාපාරයෙන් ඒ තැනැත්තාට ලැබෙන 3 වන වගන්තියේ (1) වන උපවගන්තියෙහි (අ) ඡේදයේ අර්ථනුකූල වූ ලාභ සහ ආදායම නිශ්චිතව දැනගැනීමේ කාර්යය සඳහා ඒ ව්‍යාපාරයේ ලැබීම් වශයෙන් සලකනු ලැබිය යුතු ය;”;

(ඌ) (ක) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් ඡේද ඇතුළත් කිරීමෙන් :—

“ (ග) තක්සේරු වර්ෂයට පෙරතුව වූ වර්ෂයේ දී ඔහු විසින් අත් කර ගන්නා ලද සහ ඔහු විසින් කර ගෙන යනු ලබන හෝ ක්‍රියාත්මක කර ගෙන යනු ලබන යම් කර්මාන්තයක, වෙළෙඳ ව්‍යාපාරයක, වෘත්තියක, රක්ෂාවක හෝ සේවා නියුක්තියක ඔහු විසින් පාවිච්චි කරන ලද යම් පිරිසත, යන්ත්‍රෝපකරණ හෝ සවිකිරීම් සම්බන්ධයෙන්—

(i) ඒ පිරිසත, යන්ත්‍රෝපකරණ හෝ සවිකිරීම් මිල දී ගැනීමෙන් අත් කර ගනු ලැබූ අවස්ථාවක, ඒ පිරිසත, යන්ත්‍රෝපකරණ හෝ සවිකිරීම් මිල දී ගැනීමේ ලා සහ පිහිටුවීමේ ලා ඔහු විසින් විශ්දම් කරන ලද මුදලට, හෝ

(ii) ඒ පිරිසත, යන්ත්‍රෝපකරණය හෝ සවිකිරීම් මිල දී ගැනීමෙන් තොව අන්‍යාකාරයකින් අත් කර ගනු ලැබූ අවස්ථාවක, ඔහු විසින් අත් කර ගන්නා ලද දිනයේ දී ඒ පිරිසතේ, යන්ත්‍රෝපකරණයේ සහ සවිකිරීම්වල වෙළෙඳ අගයෙහි සහ ඒවා පිහිටුවීමේ ලාභ ඔහු විසින් වියදම් කරන ලද යම් මුදලේ එකතුවට

සමාන දීමනාවක් :

එසේ වුව ද, එවැනි යම් පිරිසතක්, යන්ත්‍රෝපකරණයක් හෝ සවිකිරීම් සම්බන්ධයෙන් යම් තැනැත්තකුට—

(අ) ඒ තැනැත්තා විසින් ඒ පිරිසත, යන්ත්‍රෝපකරණය හෝ සවිකිරීම් 1977 අප්‍රේල් මස 1 වන දිනට පෙරතුව අත්කර ගනු ලැබීණි නම් සහ පාවිච්චි කරනු ලැබීණි නම්; හෝ

(ආ) ඒ පිරිසත, යන්ත්‍රෝපකරණය හෝ සවිකිරීම් මිල දී ගැනීමේ ලාභ සහ පිහිටුවීමේ ලාභ වැය කරන ලද යම් මුදලක් සඳහා (ඔ) ඡේදය හෝ (ක) ඡේදය යටතේ වූ අඩු කිරීමක් ලෙස ඉඩ දෙනු ලැබීණි නම්

මේ ඡේදයේ ඉහතින් වූ විධිවිධාන යටතේ කිසිම අඩු කිරීමක් සඳහා ඉඩ නොදිය යුතු ය :

එසේම නවදුරටත්, ලාභ නිෂ්චිතව දැනගනු ලබන්නේ යම් කාලසීමාවක් සඳහා ද ඒ කාල සීමාව තුළ, ඒ තැනැත්තා විසින්, ඒ ව්‍යාපාරයේ එවැනි යම් පිරිසතක්, යන්ත්‍රෝපකරණයක් හෝ සවි කිරීම් විකුණන ලද, ඉවත දමන ලද, අන්‍යාකාරයකින් බැහැර කරන ලද අවස්ථාවක නැතහොත් ඔහු එවැනි යම් පිරිසතක්, යන්ත්‍රෝපකරණයක් හෝ සවිකිරීම්වල අයිතිකරු වීම අන්‍යාකාරයකින් අවසාන වූ හෝ ලාභ සහ ආදායම නිසැකව දැන ගැනීමෙහි ලා මේ ඡේදය යටතේ අඩු කිරීමක් කරනු ලැබිය හැකිව තිබුණේ යම් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ද, එවැනි යම් ව්‍යාපාරයක එවැනි යම් පිරිසතක්, යන්ත්‍රෝපකරණයක් හෝ සවිකිරීම් පාවිච්චි කිරීම ඔහු විසින් අවසාන කරන ලද අවස්ථාවක—

(i) එවැනි යම් පිරිසතක්, යන්ත්‍රෝපකරණයක් හෝ සවිකිරීම් විකිණීමෙන් උපලබ්ධිකර ගත් මුදල හෝ අවස්ථාවෝචිත පරිදි,

(ii) එවැනි යම් පිරිසතක්, යන්ත්‍රෝපකරණයක් හෝ සවිකිරීම් ඉවත දමන ලද, අන්‍යාකාරයකින් බැහැර කරන ලද, අන්‍යාකාරයකින් අයිතිය අවසාන වූ හෝ එවැනි යම් ව්‍යාපාරයක එය පාවිච්චි කිරීම අවසාන කරන ලද දිනයෙහි වෙළෙඳ අගය,

ඒ ව්‍යාපාරයෙන් ඒ තැනැත්තාට ලැබෙන, 3 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (අ) ඡේදයේ අර්ථනුකූල වූ ලාභ සහ ආදායම් නිශ්චිතව දැනගැනීමේ කාර්ය සඳහා ඒ ව්‍යාපාරයේ ලැබීම් ලෙස සැලකිය යුතු ය ;

(ව) ඒ තැනැත්තා විසින් පවත්වා ගෙන යනු ලබන යම් ව්‍යාපාරයක ඔහු විසින් සේවයේ නියුක්ත කරනු ලැබ ඇති කාර්ය මණ්ඩලයේ, විධායක නිලධාරියකු නොවන, යම් සාමාජිකයකුගේ පදිංචිය සඳහා වාසස්ථානයක් ලෙස ඒ ව්‍යාපාරයේ කාර්යය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ලා තක්සේරු වර්ෂයට පෙරතුව වූ වර්ෂයේ දී ඔහු විසින් වැය කරන ලද මුදලට සමාන දීමනාවක් ;

එසේ වුව ද යම් තැනැත්තකු විසින්—

(අ) 1977 අප්‍රේල් මස 1 වන දිනට පෙර යම් ගොඩනැගිල්ලක් ඉදිකිරීමෙහි ලා වැය කරන ලද යම් මුදලක් සම්බන්ධයෙන් ; හෝ

(ආ) ඒ ගොඩනැගිල්ල ඉදි කිරීමෙහි ලා වැය කරන ලද යම් මුදලක් සඳහා (ග) ඡේදය හෝ (ජ) ඡේදය යටතේ වූ අඩු කිරීමක් ලෙස ඉඩ දෙනු ලැබී නම් ඒ මුදල සම්බන්ධ යෙන් ; හෝ

මේ ඡේදයේ ඉහතින් වූ විධිවිධාන යටතේ ඒ තැනැත්තා සඳහා කිසිම අඩු කිරීමකට ඉඩ නොදිය යුතු ය ;

එසේම තවදුරටත් ලාභ නිශ්චිතව දැනගනු ලබන්නේ යම් කාල සීමාවක් සඳහා ද ඒ කාල සීමාව තුළ, ඒ තැනැත්තා විසින්, ඒ ව්‍යාපාරයේ එවැනි යම් ගොඩ නැගිල්ලක් විකුණන ලද, ඉවත දමන ලද, අන්‍යාකාරයකින් බැහැර කරන ලද අවස්ථාවක නැතහොත් ඔහු ඒ ගොඩනැගිල්ලේ අයිතිකරුවීම අන්‍යාකාරයකින් අවසාන වූ හෝ ලාභ සහ ආදායම නිසැකව දැන ගැනීමෙහි ලා මේ ඡේදය යටතේ අඩු කිරීමක් කරනු ලැබීම හැකිව තිබුණේ යම් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ද එවැනි යම් ව්‍යාපාරයක එවැනි යම් ගොඩනැගිල්ලක් පාවිච්චි කිරීම ඔහු විසින් අවසාන කරන ලද අවස්ථාවක—

(i) එවැනි යම් ගොඩනැගිල්ලක් විකිණීමෙන් උපලබ්ධි කර ගත් මුදල හෝ අවස්ථාවෝචිත පරිදි,

(ii) එවැනි යම් ගොඩනැගිල්ලක් ඉවත දමන ලද, අන්‍යාකාරයකින් බැහැර කරන ලද, අන්‍යාකාරයකින් එහි අයිතිය අවසාන වූ හෝ එවැනි යම් ව්‍යාපාරයක එය පාවිච්චි කිරීම අවසාන කරන ලද දිනයෙහි වෙළෙඳ අගය

එවැනි යම් ව්‍යාපාරයකින් ඒ තැනැත්තාට ලැබෙන, 3 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (අ) ඡේදයේ අර්ථනුකූල වූ ලාභ සහ ආදායම නිශ්චිතව දැනගැනීමේ කාර්ය සඳහා ඒ ව්‍යාපාරයේ ලැබීම් ලෙස සැලකිය යුතු ය ;

(ජ) තක්සේරු වර්ෂයට පෙරතුව වූ වර්ෂයේ දී—

(i) ඒ තැනැත්තා විසින් කර ගෙන යනු ලබන යම් කෘෂිකාර්මික හෝ කාර්මික ව්‍යාපාරයක හෝ

(5) වන උපවගන්තියේ අර්ථනුකූල යම් අනුමත ව්‍යාපෘතියක කාර්යය සඳහා—

(අ) කාර්ය මණ්ඩලයේ ගූභ සාධන ගොඩනැගිල්ලක් ලෙස පාවිච්චි කිරීම පිණිස ; හෝ

(ආ) වාසස්ථානයක් වශයෙන් ගැර, ඒ ව්‍යාපාරයේ හෝ ව්‍යාපෘතියේ කාර්යය සඳහා පරිහරණය පිණිස ; හෝ

(ii) ඒ තැනැත්තා විසින් කර ගෙන යනු ලබන කාර්මාන්තයක හෝ වෙළෙඳ ව්‍යාපාරයක කාර්යය පිණිස හුදෙක් ගුදමක් ලෙස පාවිච්චි කිරීම සඳහා

යම් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ලා ඔහු විසින් වැය කරන ලද මුදලින් සියයට පණහකට සමාන වන දීමනාවක් :

එසේ වුව ද, 1977 අප්‍රේල් මස 1 වන දිනට පෙර යම් ගොඩනැගිල්ලක් ඉදි කිරීමේ ලා යම් තැනැත්තකු විසින් වැය කරන ලද යම් මුදලක් සම්බන්ධයෙන්, මේ ඡේදයේ ඉහතින් වූ විධිවිධාන යටතේ ඒ තැනැත්තා සඳහා කිසිම අඩු කිරීමකට ඉඩ නො දිය යුතු ය :

එසේම තවදුරටත් ලාභ නිශ්චිතව දැනගනු ලබන්නේ යම් කාල සීමාවක් සඳහා ද ඒ කාල සීමාව තුළ, ඒ තැනැත්තා විසින්, ඒ ව්‍යාපාරයේ එවැනි යම් ගොඩනැගිල්ලක් විකුණන ලද, ඉවත දමන ලද, නැතහොත් එවැනි යම් ගොඩනැගිල්ලක අයිතිකරුවීම අන්‍යාකාරයකින් අවසාන වූ හෝ ලාභ හා ආදායම නිශ්චිතව දැන ගැනීමෙහි ලා මේ ඡේදය යටතේ අඩු කිරීමක් කරනු ලැබිය හැකිව තිබුණේ යම් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ද ඒ ව්‍යාපාරයේ එවැනි යම් ගොඩනැගිල්ලක් පාවිච්චි කිරීම ඔහු විසින් අවසාන කරන ලද අවස්ථාවක—

(අ) ඒ ගොඩනැගිල්ල විකිණීමෙන් උපලබ්ධි කර ගත් මුදල හෝ, අවස්ථාවෝචිත පරිදි,

(ආ) ඒ ගොඩනැගිල්ල ඉවත දමන ලද, අන්‍යාකාරයකින් බැහැර කරන ලද, අන්‍යාකාරයකින් එහි අයිතිය අවසාන වූ හෝ එය එවැනි යම් ව්‍යාපාරයක පාවිච්චි කිරීම අවසාන කරන ලද දිනයෙහි ඒ ගොඩනැගිල්ලේ වෙළෙඳ අගය

මේ ඡේදය යටතේ දෙන ලද දීමනාවට වැඩි වන්නේ යම් ප්‍රමාණයකින් ද, ඒ ප්‍රමාණය එවැනි යම් ව්‍යාපාරයකින් ඒ තැනැත්තාට ලැබෙන, 3 වන වගන්තියේ (1) වන උප වගන්තියේ (අ) ඡේදයේ අර්ථනුකූල වූ ලාභ සහ ආදායම් නිශ්චිතව දැනගැනීමේ කාර්ය සඳහා ඒ ව්‍යාපාරයේ ලැබීම් ලෙස සැලකිය යුතුය." ;

(2) ඒ වගන්තියේ (5) වන උපවගන්තිය ඉවත් කොට, ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් උපවගන්තිය ආදේශ කිරීමෙන් :—

"(5) යම් තැනැත්තකුගේ ලාභ සහ ආදායම් නිශ්චිතව දැනගැනීමේ කාර්යය සඳහා—

(අ) අනුමත නොකරන ලද ව්‍යාපෘතියක් වන (කෘෂි කාර්මික ව්‍යාපෘතියක් නොවන) යම් කාර්මාන්තයක් හෝ වෙළෙඳ ව්‍යාපාරයක් ඔහු විසින් ආරම්භ කිරීමේ දී ඔහු විසින් පාවිච්චි කරනු ලැබීම සඳහා යම් අලුත් පිරිසතක්, යන්ත්‍රෝපකරණයක් හෝ සවිකිරීම් මිල දී ගැනීමේ ලා සහ පිහිටුවීමෙහි ලා ඔහු විසින් ඇත්ත වශයෙන් ම දරන ලද වියදමෙන් සියයට විස්සකට සමාන මුදලක් ;

(ආ) යම් කෘෂිකාර්මික ව්‍යාපාරයක හෝ අනුමත ව්‍යාපෘතියක් වන යම් කාර්මාන්තයක හෝ වෙළෙඳ ව්‍යාපාරයක දී ඔහු විසින් පාවිච්චි කරනු ලැබීම සඳහා යම් අලුත් පිරිසතක්, යන්ත්‍රෝපකරණයක් හෝ සවිකිරීම් මිල දී ගැනීමේ ලා සහ පිහිටුවීමෙහි ලා ඔහු විසින් ඇත්ත වශයෙන් ම දරන ලද වියදමෙන් සියයට හතලිහකට සමාන මුදලක් ;

(ඇ) අනුමත ව්‍යාපෘතියක් නොවන, යම් කාර්මික ව්‍යාපාරයක හෝ ඒ ව්‍යාපාරයේ කාර්යය සඳහා හෝ ඒ ව්‍යාපාරය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල ශුභ සාධන ගොඩනැගිල්ලක් ලෙස හෝ ඔහු විසින් සේවයේ නියුක්ත කරනු ලැබ සිටින යටත් කාර්ය මණ්ඩලයේ යම් සාමාජිකයකු විසින් වාසස්ථානයක් ලෙස පාවිච්චි කරනු ලැබීම පිණිස හෝ වාසස්ථානයක් වශයෙන් හැර, ඒ ව්‍යාපාරයේ කාර්යයන් සඳහා පරිහරණය පිණිස වූ ගොඩනැගිල්ලක් ලෙස ඒ ව්‍යාපාරයේ කාර්යයන් සඳහා යම් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ලා හෝ අලුත් කිරීමේ ලා ඇත්ත වශයෙන් ම ඔහු විසින් දරන ලද වියදමෙන් සියයට විස්සකට සමාන මුදලක් ;

(ඈ) යම් අනුමත ව්‍යාපෘතියක හෝ කෘෂිකාර්මික ව්‍යාපාරයක හෝ ඒ ව්‍යාපෘතියේ හෝ ව්‍යාපාරයේ කාර්ය සඳහා හෝ ඒ ව්‍යාපෘතිය හෝ ව්‍යාපාරය සම්බන්ධයෙන්, කාර්ය මණ්ඩල ශුභ සාධන ගොඩනැගිල්ලක් ලෙස හෝ ඔහු විසින් සේවයෙහි නියුක්ත කරනු ලැබ සිටින යටත් කාර්ය මණ්ඩලයේ යම් සාමාජිකයකු විසින් වාසස්ථානයක් ලෙස පාවිච්චි කරනු ලැබීම පිණිස හෝ වාසස්ථානයක් වශයෙන් හැර ඒ

ව්‍යාපෘතියේ හෝ ව්‍යාපාරයේ කාර්ය සඳහා පරි  
හරණය පිණිස වූ ගොඩනැගිල්ලක් ලෙස ඒ ව්‍යා  
පෘතියේ හෝ ව්‍යාපාරයේ කාර්ය සඳහා යම් ගොඩ  
නැගිල්ලක් ඉදි කිරීමේ ලා හෝ අලුත් කිරීමේ ලා  
ඔහු විසින් ඇත්ත වශයෙන් ම දරන ලද වියදමෙන්  
සියයට හතලිහකට සමාන මුදලක්

අඩු කරනු ලැබිය යුතු ය :

එසේ වුව ද කිසිම තැනැත්තකුට—

(i) මේ උපවගන්තියේ (අ) ඡේදය හෝ (ආ)  
ඡේදය යටතේ, යම් පිරිසතක්, යන්ත්‍රෝප  
කරණ හෝ සවිකිරීම් මිලට ගැනීම හා පිහි  
වුවා ලීම සඳහා—

(අ) ඒ පිරිසත, යන්ත්‍රෝපකරණ හෝ සවි  
කිරීම් මිලට ගැනීම සහ පිහිවුවාලීම  
සඳහා වියදම් කරන ලද මුදල සඳහා  
(1) වන උපවගන්තියේ (ඔ) ඡේදය  
හෝ (ක) ඡේදය යටතේ අඩු කිරී  
මක් ලෙස ඉඩ දෙනු ලැබ ඇත්නම්;  
හෝ

(ආ) ඒ පිරිසත, යන්ත්‍රෝපකරණ හෝ සවි  
කිරීම් මිලට ගැනීම සහ පිහිවුවාලීම  
සඳහා වූ වියදම ඔහු විසින් 1977  
අප්‍රේල් මස 1 වන දින හෝ ඉන්  
පසුව දරන ලද නම් හෝ ඒ පිරිසත,  
යන්ත්‍රෝපකරණ හෝ සවිකිරීම්  
1977 අප්‍රේල් මස 1 වන දිනට පෙර  
ඔහු විසින් මිලට ගනු ලැබ, ඒ දිනට  
පසුව ඔහු විසින් පළමුවරට පාවිච්චි  
කරන ලද නම්;

(ii) මේ උපවගන්තියේ (ඇ) ඡේදය හෝ (ඈ)  
ඡේදය යටතේ යම් ගොඩනැගිල්ලක් ඉදි  
කිරීමෙහි හෝ අලුත් කිරීමෙහි ලා ඇත්ත  
වශයෙන් ම දරන ලද වියදම් සඳහා—

(අ) ඒ ගොඩනැගිල්ල අලුත් කිරීම සඳහා  
දරන ලද වියදම සඳහා (1) වන උප  
වගන්තියේ (ඒ) ඡේදය යටතේ අඩු  
කිරීමක් ලෙස ඉඩ දෙනු ලැබ ඇත්  
නම්; හෝ

(ආ) ඒ ගොඩනැගිල්ල ඉදි කිරීමේ හෝ  
අලුත් කිරීමේ වියදම, 1977 අප්‍රේල්  
මස 1 වන දින හෝ ඉන් පසුව දරන  
ලද නම්



මේ උපවගන්තියේ කාර්ය සඳහා “අනුමත ව්‍යාපෘතිය” යන්නෙන්—

(i) ආදායම් බදු ආඥාපනතේ 47අ වන වගන්තියේ කාර්ය සඳහා අනුමත ව්‍යාපෘතියක් ලෙස අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලද යම් ව්‍යාපෘතියක් අදහස් වේ; නැතහොත්

(ii) ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සඳහා අත්‍යවශ්‍ය යයි තත් කාලයෙහි කර්මාන්ත විෂයය භාර අමාත්‍ය වරයා විසින් සලකනු ලබන සහ අලුත් ව්‍යාපාර යක් පිහිටුවීම සඳහා වූ ද, එම අමාත්‍යවරයාගේ ඉල්ලීම පිට මේ උපවගන්තියේ කාර්ය සඳහා අනුමත ව්‍යාපෘතියක් ලෙස මුදල් විෂයය භාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරනු ලැබ, ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබුවා වූ ද ව්‍යාපෘතියක් අදහස් වන අතර, 6 වන වගන්තියේ (1) වන උප වගන්තියේ (v) වන ඡේදයේ හෝ (vi) වන ඡේදයේ සඳහන් යම් ව්‍යාපාරයක් ද ඊට ඇතුළත් වේ.”; තව ද

(3) ඒ වගන්තියේ (9) වන උපවගන්තියෙහි—

(අ) “යම් තැනැත්තකු විසින්” යන වචනවල සිට “යම් මුදලක් වෙනුවෙන් හෝ” යන වචන දක්වා වූ සියලු වචන සහ ඉලක්කම් වෙනුවට පහත සඳහන් කොටස ආදේශ කිරීමෙන්:—

“යම් තැනැත්තකු විසින් වැහැරීම හා ගෙවීම නිසා යම් පිරිසතක, යන්ත්‍රෝපකරණයක හෝ සවිකිරීම්වල අගය ක්ෂයවීම වෙනුවෙන් (1) (අ) වන හෝ (1) (ඌ) වන හෝ (1) (එ) වන උප වගන්තිය යටතේ හෝ යම් පිරිසතක්, යන්ත්‍රෝපකරණයක්, සවිකිරීම් හෝ ගොඩනැගිල්ලක් අලුත් කිරීම සඳහා වියදම් කරන ලද යම් මුදලක් වෙනුවෙන් (1) (ඒ) වන උපවගන්තිය යටතේ හෝ යම් පිරිසතක්, යන්ත්‍රෝපකරණ හෝ සවිකිරීම් මිලයට ගෙන පිහිටුවීමෙහි ලා වියදම් කරන ලද යම් මුදලක් සඳහා (1) (ඔ) වන හෝ (1) (ක) වන හෝ (1) (ඟ) වන උපවගන්තිය යටතේ හෝ යම් ගොඩනැගිල්ලක් ඉදිකිරීමෙහි ලා වියදම් කරන ලද යම් මුදලක් සඳහා (1) (ච) වන හෝ (1) (ඡ) වන උපවගන්තිය යටතේ හෝ;” ; තව ද

(ආ) (අ) (1) වන ඡේදයෙහි “6 වන හෝ 7අ වන වගන්තිය” යන වචනවල හා ඉලක්කම්වල සිට “නිදහස් කරනු ලැබූ” යන වචන තෙක් සියලු වචන වෙනුවට පහත සඳහන් කොටස ආදේශ කිරීමෙන්:—

“(3 (1) (අ) වන වගන්තියේ අර්ථනුකූල වූ) සම්පූර්ණ ලාභය සහ ආදායම් හෝ ඉන් යම් කොටසක් ආදායම් බද්දෙන් නිදහස් කරනු ලැබූ;”.

7. ප්‍රධාන ප්‍රඥප්තියේ 11 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

ප්‍රධාන  
ප්‍රඥප්තියේ  
11 වන වගන්තිය  
සංශෝධනය  
කිරීම.

(1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියෙහි—

(අ) (ඇ) ඡේදය වෙනුවට පහත දැක්වෙන අලුත් ඡේදය ආදේශ කිරීමෙන්:—

“(ඇ) ඒ තැනැත්තා විසින් ශ්‍රී ලංකාවෙහි කර ගෙන යන හෝ පවත්වා ගෙන යන යම් කර්මාන්තයක්, වෙළෙඳ ව්‍යාපාරයක්, වෘත්තියක් හෝ රක්ෂා වක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් පිටත ගමන් කිරීමෙහි ලා 1965 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා දරනු ලැබූවූ ද 10 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ඔඔ) ඡේදයෙහි විධිවිධාන යටතේ අඩු කරනු ලැබිය යුතු යම් වියදමක් නොවන්නා වූ ද යම් වියදමක්;”;

(ආ) (ඊ) ඡේදය වෙනුවට පහත දැක්වෙන අලුත් ඡේදය ආදේශ කිරීමෙන්:—

“(ඊ) 10 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ඔඔ) ඡේදයෙහි සඳහන් ප්‍රචාරණ වියදම් නොවන, ඒ තැනැත්තා විසින් කර ගෙන යන හෝ පවත්වා ගෙන යන යම් කර්මාන්තයක්, වෙළෙඳ ව්‍යාපාරයක්, වෘත්තියක් හෝ රක්ෂාවක් සම්බන්ධයෙන්, ඒ තැනැත්තාගේ ප්‍රචාරණ වියදමින් ගතරෙන්නා වූ ද; සහ

(2) ඒ වගන්තියේ (3) වන උපවගන්තිය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් උපවගන්තිය ආදේශ කිරීමෙන්:—

“(3) යම් කර්මාන්තයක් හෝ වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වා ගෙන යන්නා වූ හෝ යම් වෘත්තියක හෝ රක්ෂා වක යෙදී සිටින්නා වූ හෝ කිසිම තැනැත්තකුට, ස්වකීය කර්මාන්තයේ, වෙළෙඳ ව්‍යාපාරයේ, වෘත්තියේ හෝ රක්ෂාවේ කාර්ය සඳහා ගමන් කිරීම පිණිස පාවිච්චි කරනු ලබන යම් වාහනයක් සම්බන්ධයෙන්, ඒ තැනැත්තාගේ සේවයෙහි නියුක්තව සිටින විධායක නිලධාරියකු නොවන යම් නිලධාරියකු විසින් ඒ කාර්යය සඳහා පාවිච්චි කරනු ලබන වාහනයක් සම්බන්ධයෙන් භාර, වැහැරීම හා ගෙවී යාම නිසා අගය ක්ෂයවීම සඳහා හෝ එය අලුත් කිරීමක් සඳහා යම් මුදලකට හෝ 10 (1) (ඔ) වන වගන්තිය හෝ 10 (1) (ක) වන වගන්තිය හෝ 10 (1) (ආ) වන වගන්තිය යටතේ යම් දීමනාවකට හෝ හිමිකමක් නොතිබිය යුතු ය; තව ද අවසානයට සඳහන් කළ වාහනය සම්බන්ධයෙන්, ඒ අගය ක්ෂයවීම වෙනුවෙන් සාධාරණ යයි කොමසාරිස් ජනරාල්වරයා සලකන මුදලකට ඒ තැනැත්තාට හිමිකමක් තිබිය යුතු ය;

එසේ වුව ද 1965 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන එක් එක් තක්සේරු වර්ෂය සඳහා මේ උපවගන්තියේ ඉහතින් වූ විධිවිධාන—

- (අ) “ව්‍යාපාරයක් සම්බන්ධයෙන් හැර” යන වචන වෙනුවට “මෝටර් බයිසිකලයක් හෝ බයිසිකලයක් සම්බන්ධයෙන් හැර” යන වචන; සහ
- (ආ) “අවසානයට සඳහන් කළ ව්‍යාපාරය” යන වචන වෙනුවට “ඒ මෝටර් බයිසිකලය හෝ බයිසිකලය” යන වචන

ආදේශ කර ඇත්තාක් මෙන් බලපැවැත්විය යුතුය.<sup>1</sup>

ප්‍රධාන ප්‍රඥප්තියේ 15 වන වගන්තිය සංශෝධනය කිරීම.

8. ප්‍රධාන ප්‍රඥප්තියේ 15 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

(1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියෙහි, (ඇ) ඡේදය වෙනුවට පහත දැක්වෙන අලුත් ඡේදය ආදේශ කිරීමෙන් :—

“ (ඇ) 6 වන වගන්තියෙහි හෝ 6ආ වන වගන්තියෙහි හෝ 6ආ වන වගන්තියෙහි හෝ 6ඉ වන වගන්තියෙහි සඳහන් යම් ව්‍යාපාරයක් විසින් තක්සේරු වර්ෂයට ඉහතින් වූ යම් වර්ෂයක දී දරන ලද සහ අවස්ථාවෝචිත පරිදි, (1අ) වන උපවගන්තියෙහි හෝ (1ආ) වන උපවගන්තියෙහි සඳහන් ආකාරයට ගණන් බලා අඩු කරන ලද යම් අලාභයක ප්‍රමාණය; ”; සහ

(2) ඒ වගන්තියේ (1ආ) වන උපවගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන් :—

“ (1ආ) (අ) මේ වගන්තියෙහි පටහැනිව කුමක් සඳහන් වූ ආකාර ද, 6ආ වන වගන්තියෙහි සඳහන් යම් ව්‍යාපාරයක් ආරම්භ කරන ලද දිනයෙන් ආරම්භව 1983 මාර්තු මස 31 වන දින තෙක් යම් තක්සේරු වර්ෂයක දී, ඒ ව්‍යාපාරය පවත්වා ගෙන යන තැනැත්තා විසින් දරන ලද ඒ ව්‍යාපාරයේ යම් අලාභයක්, 1984 අප්‍රේල් මස 1 වන දිනට පෙර ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා ඒ තැනැත්තාගේ සම්පූර්ණ ව්‍යවස්ථාපිත ආදායමෙහි, ඒ ව්‍යාපාරයෙන් ඒ තැනැත්තා ලබන ව්‍යවස්ථාපිත ආදායම සංයුක්ත වන කොටසින් පමණක් අඩු කර ගනු ලැබිය යුතු ය :

එසේ වුව ද මේ ඡේදය යටතේ අඩු කිරීමක් හැකි තාක් දුරට අලාභය සිදු වූ වර්ෂයට ඉක්බිතිව එළඹෙන පළමු තක්සේරු වර්ෂය සඳහා ඒ ව්‍යාපාරයෙන් ඒ තැනැත්තා ලබන ව්‍යවස්ථාපිත ආදායමෙන් අඩු කර ගත යුතු ය. එසේ කළ නොහැකි වූ විට, ඊළඟට එළඹෙන තක්සේරු වර්ෂය සඳහා ඒ ව්‍යාපාරයෙන් ඒ තැනැත්තා ලබන ව්‍යවස්ථාපිත ආදායමෙන් යනාදී පිළිවෙලට අඩුකර ගත යුතු ය.

(ආ) 6ආ වන වගන්තියෙහි හෝ 6ආ වන වගන්තියෙහි හෝ 6ඉ වන වගන්තියෙහි සඳහන් යම් ව්‍යාපාරයක යම් අලාභයක් අඩුකර ගැනීමේ කාර්යය සඳහා,

1984 අප්‍රේල් මස 1 වන දින ආරම්භ වන තක්සේරු වර්ෂයක් වෙනුවෙන් ඒ ව්‍යාපාරය පවත්වා ගෙන යන තැනැත්තාගේ තක්සේරු කළ හැකි ආදායම ගණන් බැලීමේ දී, එම අලාභය, එම තැනැත්තා ඒ ව්‍යාපාරය පවත්වා ගෙන ගිය 1984 අප්‍රේල් මස 1 වන දිනට පෙර ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක දී ඒ ව්‍යාපාරයෙහි දරන්නට සිදුවූන අලාභවල එකතුවෙන්—

- (i) 1984 අප්‍රේල් මස 1 වන දිනට පෙර ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා ඒ තැනැත්තාගේ ව්‍යවස්ථාපිත ආදායමෙන් (අ) ඡේදය යටතේ අඩු කර ගෙන ඇති, ඒ ව්‍යාපාරය දැරූ අලාභවල යම් කොටසක, සහ
- (ii) ඒ ව්‍යාපාරයෙහි අලාභය සිදුවූයේ යම් තක්සේරු වර්ෂයක් තුළ දී ද ඒ වර්ෂයට ඉක්බිතිව ම වූ යම් තක්සේරු වර්ෂයක් සඳහා ආදායම් බද්දෙන් නිදහස් කරන ලද ඒ ව්‍යාපාරයේ යම් ලාභවල

එකතුව අඩු කිරීමෙන් පසු ලැබෙන ශේෂය විය යුතු ය.

(ඈ) (ඈ) ඡේදයෙහි සඳහන් අලාභය හෝ එහි කොටස 1984 අප්‍රේල් මස 1 වන දින ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා වූ සම්පූර්ණ ව්‍යවස්ථාපිත ආදායමෙන් අඩු කළ නොහැකි වන අවස්ථාවක, ඒ අලාභය හෝ ඒ අලාභයෙහි කොටස ඊළඟ තක්සේරු වර්ෂයේ ව්‍යවස්ථාපිත ආදායමින් යනාදී වශයෙන් අඩු කර ගත යුතු ය."

9. ප්‍රධාන ප්‍රඥප්තියේ 16අ වන වගන්තිය පහත සඳහන් පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

- (1) ඒ වගන්තියේ (1) වන උපවගන්තිය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් උපවගන්තිය ආදේශ කිරීමෙන්:—  
“(1) මේ උපවගන්තියෙහි “අනුමත පරිත්‍යාගය” යන්නෙන්—

- (අ) 1978 අප්‍රේල් මස 1 වන දිනට පෙර මුදලින් හෝ අන්‍යාකාරයකින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වෙත දෙන ලද; නැතහොත්
- (ආ) 67 වන වගන්තියේ අර්ථනුකූල වූ යම් අනුමත පුණ්‍යායතනයක් වෙත හෝ මේ වගන්තියේ කාර්යයන් සඳහා අනුමත පුණ්‍යායතනයක් ලෙස, ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන දන්වීමක් මගින් අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලද යම් පොදු පුණ්‍යාගාරයක් හෝ ආයතනයක් වෙත හෝ මුදලින් දෙන ලද

ප්‍රමාණයෙන් රුපියල් එක් දහසකට අඩු නොවන පරිත්‍යාගයක් අදහස් වේ.

ප්‍රධාන ප්‍රඥප්තියේ 16අ වන වගන්තිය සංශෝධනය කිරීම.

මේ වගන්තියේ කාර්ය සඳහා, ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට දෙනු ලැබූ මුදලින් නොවන අන්‍යාකාර පරිත්‍යාගයක ප්‍රමාණය ඒ පරිත්‍යාගය පිළිබඳ වටිනාකම විය යුතු අතර, ඒ වටිනාකම—

- (i) තැගි කරන ලද දේපළ සඳහා ත්‍යාග දායකයා විසින් දරන ලද නියම වියදම විය යුතු ය; නැතහොත්
- (ii) නියම වියදම නිශ්චය වශයෙන් දැනගත නො හැකි අවස්ථාවක, තැගි කරන ලද දේපළ පිළිබඳ වෙළෙඳ අගය විය යුතු ය.”; තව ද

(2) ඒ වගන්තියේ (4) වන උපවගන්තිය ඉවත් කොට, ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් උපවගන්තිය ආදේශ කිරීමෙන් :—

“(4) යම් තැනැත්තකු විසින් එකම අනුමත පුණ්‍යයකට හෝ එවැනි පුණ්‍යයකට කිහිපයකට හෝ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට නැතහොත් අනුමත පුණ්‍යයකට එකකට හෝ වැඩි ගණනකට සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට පරිත්‍යාග දෙකක් හෝ වැඩි ගණනක් යම් තක්සේරු වර්ෂයකට පෙරාතුව වූ වර්ෂයේ දී දෙන ලද හෝ දෙනු ලැබූ ලෙස සලකනු ලබන අවස්ථාවක, ඒ පරිත්‍යාගවල මුළු එකතුවේ ප්‍රමාණය රුපියල් එක් දහසකට අඩු නොවේ නම්, ඒ ප්‍රමාණය, ඒ තක්සේරු වර්ෂය සම්බන්ධයෙන් එක් අනුමත පරිත්‍යාගයක් ලෙස මේ වගන්තියේ කාර්ය සඳහා සලකනු ලැබිය යුතු ය :

එසේ වුව ද මේ උපවගන්තියේ විධිවිධාන, 1978 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසු ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට දෙනු ලැබූ යම් පරිත්‍යාගයකට අදාළ නොවිය යුතු ය.”.

ප්‍රධාන ප්‍රඥප්තියේ 16෦෦෦ වන වගන්තිය සංශෝධනය කිරීම.

10. ප්‍රධාන ප්‍රඥප්තියේ 16෦෦෦ වන වගන්තියේ (1) වන උප වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

- (1) ඒ උපවගන්තියේ (ඊ) ඡේදයෙහි සඳහන් “යම් මුදලක්” යන යෙදුම වෙනුවට “යම් මුදලක්; හෝ” යන යෙදුම ආදේශ කිරීමෙන්; සහ
- (2) ඒ උපවගන්තියේ (ඊ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන් :—

“(උ) ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරන මහා කොළඹ ආර්ථික කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය යටතේ මහා කොළඹ ආර්ථික කොමිෂන් සභාව ගිවිසුමකට එළඹී යම් සමාගමක, පවත්නා කොටස් නොවන, සාමාන්‍ය කොටස් මිලයට හැනීමෙහි ලා 1978 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසු ආයෝජනය කරනු ලැබූ යම් මුදලක්.”.

11. පහත දැක්වෙන අලුත් වගන්තිය ප්‍රධාන ප්‍රඥප්තියේ 16 ඉ වන වගන්තියට ඉක්බිතිව ම මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය ප්‍රධාන ප්‍රඥප්තියේ 16 ඊ වන වගන්තිය ලෙස බලපැවැත්විය යුතු ය:—

16 ඊ වන අලුත් වගන්තිය ප්‍රධාන ප්‍රඥප්තියෙහි ඇතුළත් කිරීම.

“ බදු අය කළ හැකි ආදායම ගණන් බැලීමේ දී, අනුමත වැය සඳහා වූ දීමනා, තක්සේරු කළ හැකි ආදායමෙන් අඩු කළ යුතු බව.

16 ඊ. (1) මේ වගන්තියේ “ අනුමත වැය” යන්නෙන්—

(අ) ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට, පළාත් පාලන ආයතනයකට, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් පිහිටුවනු ලැබූ අරමුදලකට හෝ පළාත් පාලන ආයතනයක් විසින් පිහිටුවනු ලැබ, අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබූ අරමුදලකට මුදලින් දෙනු ලැබූ පරිත්‍යාගයක් හෝ දෙනු ලැබූ අන්‍යාකාර පරිත්‍යාගයක්, සහ

(ආ) ශ්‍රී ලංකා ආණ්ඩුවේ සංවර්ධන සැලැස්මකට ඇතුළත් වූ යම් ව්‍යාපෘතියක් සඳහා යම් තැනැත්තකු විසින් දරන ලද වියදම—

(i) අමාත්‍යවරයාගේ පූර්ව ලිඛිත අනුමතය ඇතිව දරන ලද නම්, සහ

(ii) ඒ ලිඛිත අනුමතය දෙනු ලබන වේලාවේ දී, අමාත්‍යවරයා විසින් සඳහන් කරනු ලැබිය හැකි නියම වලට සහ කොන්දේසිවලට අනුකූලව දරන ලද නම්,

ඒ වියදම අදහස් වේ.

(2) මේ වගන්තියේ කාර්ය සඳහා, ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට දෙනු ලැබූ මුදලින් නොවන අන්‍යාකාර පරිත්‍යාගයක ප්‍රමාණය ඒ පරිත්‍යාගය පිළිබඳ වටිනාකම විය යුතු අතර, ඒ වටිනාකම—

(i) තැගි කරන ලද දේපළ සඳහා ත්‍යාගදායකයා විසින් දරන ලද නියම වියදම විය යුතු ය, නැතහොත්

(ii) නියම වියදම නිශ්චය වශයෙන් දැන ගත නොහැකි අවස්ථාවක, තැගි කරන ලද දේපළ පිළිබඳ වෙළෙඳ අගය විය යුතු ය.

(3) යම් තක්සේරු වර්ෂයක් සඳහා භාර්යාවක හෝ හෝ දරුවකුගේ තක්සේරු කළ හැකි ආදායම මේ සමස්තය ඒ භාර්යාව හෝ දරුවාගේ සාමාජිකයකු වන පවුලේ ප්‍රධානියාගේ තක්සේරු කළ හැකි ආදායම සමග එකතු කරනු ලැබූ අවස්ථාවක, ඒ භාර්යාව විසින් හෝ දරුවා විසින් හෝ කරනු ලැබූ යම් අනුමත වැයක්, පවුලේ ප්‍රධානියා විසින් කරනු ලැබූ අනුමත වැයක් ලෙස මේ වගන්තියේ කාර්ය සඳහා සලකනු ලැබිය යුතු ය.

(4) 1978 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක දී යම්

තැනැත්තකු විසින් දරන ලද හෝ දරන ලදැයි සලකනු ලබන යම් අනුමත වැයක මුදල ඒ වැය දරන ලද හෝ දරන ලදැයි සලකනු ලබන වර්ෂයට ඉක්බිතිව ම එළඹෙන තක්සේරු වර්ෂය සඳහා වූ ඒ තැනැත්තාගේ තක්සේරු කළ හැකි ආදායමෙන් හැකි තරමින් අඩු කරනු ලැබිය යුතු අතර එසේ අඩු කළ නොහැකි මුදලක් වෙනොත්, ඒ මුදල ඊළඟ තක්සේරු වර්ෂය හා පසුව එළඹෙන තක්සේරු වර්ෂය නොදී තක්සේරු වර්ෂ සඳහා වූ ඒ තැනැත්තාගේ තක්සේරු කළ හැකි ආදායමෙන් අඩු කරනු ලැබිය යුතු ය."

ප්‍රධාන  
ප්‍රශ්නවලින්  
21 වන වගන්තිය  
සංශෝධනය  
කිරීම.

12. ප්‍රධාන ප්‍රශ්නවලින් 21 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

(1) ඒ වගන්තියේ (1අ) වන උපවගන්තිය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් උපවගන්තිය ආදේශ කිරීමෙන්:—

"(1අ) 1969 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව, එහෙත් 1977 අප්‍රේල් මස 1 වන දින පසු නොවී, ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා යම් පවුලක් දැරුවකු හෝ යාපෙන නැයකු නොමැතිව ස්වාමි පුරුෂයාගෙන් සහ භාර්යාවගෙන් සමන්විත වන අවස්ථාවක, ඒ ස්වාමිපුරුෂයා සහ භාර්යාව යම්කිසිදායෙන් රුපියල් තුන්දහස් භයසියයක දීමනාවක්, ඒ පවුලේ ප්‍රධානියාගේ ඒ වර්ෂය සඳහා තක්සේරු කළ හැකි ආදායමෙන් ඒ වර්ෂය සඳහා ඔහුගේ බදු අය කළ හැකි ආදායම ගණන් බැලීමේ දී අඩු කරනු ලැබිය යුතු ය."

(2) ඒ වගන්තියේ (1අ) වන උපවගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන්:—

"(1ආ) 1978 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා යම් පවුලක් ස්වාමිපුරුෂයාගෙන් සහ භාර්යාවගෙන් සමන්විත වන සහ දැරුවකු හෝ යාපෙන නැයකු නොමැති අවස්ථාවක, එම වර්ෂය සඳහා එම පවුලේ ප්‍රධානියාගේ බදු අය කළ හැකි ආදායම ගණන් ගැනීමේ දී, ඒ වර්ෂය සඳහා ඔහුගේ තක්සේරු කළ හැකි ආදායමෙන්, ඒ ස්වාමිපුරුෂයා සහ භාර්යාව වෙනුවෙන් රුපියල් පන්දහසක දීමනාවක් අඩු කරනු ලැබිය යුතු ය."

(3) ඒ වගන්තියේ (2අ) වන උපවගන්තිය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් උපවගන්තිය ආදේශ කිරීමෙන්:—

"(2අ) 1969 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව එහෙත් 1977 අප්‍රේල් මස 1 වන දින පසු නොවී, ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා, යම් පවුලක් ස්වාමිපුරුෂයාගෙන් සහ භාර්යාවගෙන් සහ දැරුවන් හෝ යාපෙන නැයන් එක් කෙනෙකුගෙන් හෝ ඊට වැඩි දෙනෙකුගෙන් හෝ දැරුවන් සහ යාපෙන නැයන් එක් කෙනෙකු

ගෙන් හෝ ඊට වැඩි දෙනකුගෙන් සමන්විත වන අවස්ථාවක, ස්වමිච්ඡරාජ්‍යය සහ භාර්යාව වෙනුවෙන් රුපියල් තුන්දහස් හයසියයක දීමනාවක්, සහ—

- (අ) එක් දරුවකු හෝ එක් යැපෙන නායකු සිටින්නේ නම්, එම දරුවා හෝ යැපෙන නායක වෙනුවෙන් රුපියල් හයසියයක දීමනාවක්,
- (ආ) දරුවන් දෙදෙනකු හෝ යැපෙන නායන් දෙදෙනකු හෝ දරුවන් එක්කෙනකු සහ යැපෙන නායන් එක් කෙනකු සිටින්නේ නම්, ඒ දරුවන් හෝ එම යැපෙන නායන් හෝ ඒ දරුවා හා ඒ යැපෙන නායක වෙනුවෙන් රුපියල් හයසියයක දීමනාවක්,
- (ඇ) දරුවන් තුන් දෙනකු හෝ ඊට වැඩි දෙනකු හෝ දරුවන් සහ යැපෙන නායන් තුන් දෙනකු හෝ ඊට වැඩි දෙනකු හෝ යැපෙන නායන් තුන් දෙනකු හෝ ඊට වැඩි දෙනකු සිටින්නේ නම්, අවස්ථාවෝචිත පරිදි, ඒ දරුවන් හෝ ඒ දරුවන් සහ යැපෙන නායන් හෝ ඒ යැපෙන නායන් වෙනුවෙන් රුපියල් එක්දහස් දෙසියයක දීමනාවක්,

ඒ වර්ෂය සඳහා ඒ පවුලේ ප්‍රධානියාගේ බදු අය කළ හැකි ආදායම් ගණන් බැලීමේ දී, ඒ වර්ෂය සඳහා ඔහුගේ තක්සේරු කළ හැකි ආදායමෙන් අඩු කරනු ලැබිය යුතු ය.”;

(4) ඒ වගන්තියේ (2අ) වන උපවගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන්:—

“(2ආ) 1978 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා, යම් පවුලක් ස්වමිච්ඡරාජ්‍යයෙන් සහ භාර්යාවගෙන් සහ දරුවන් හෝ යැපෙන නායන් එක් කෙනකුගෙන් හෝ වැඩි දෙනකුගෙන් හෝ දරුවන් සහ යැපෙන නායන් එක් කෙනකුගෙන් හෝ වැඩි දෙනකුගෙන් සමන්විත වන අවස්ථාවක, ස්වමිච්ඡරාජ්‍යය සහ භාර්යාව වෙනුවෙන් රුපියල් පන්දහ සක දීමනාවක්, සහ—

- (අ) එක් දරුවකු හෝ එක් යැපෙන නායකු සිටින්නේ නම්, ඒ දරුවා හෝ යැපෙන නායක වෙනුවෙන් රුපියල් එක්දහසක දීමනාවක්,
- (ආ) දරුවන් දෙදෙනකු හෝ යැපෙන නායන් දෙදෙනකු හෝ එක් දරුවකු සහ එක් යැපෙන නායකු සිටින්නේ නම්, ඒ දරුවන් හෝ යැපෙන නායන් හෝ ඒ දරුවා සහ ඒ යැපෙන නායක වෙනුවෙන් රුපියල් දෙදහසක දීමනාවක්,
- (ඇ) දරුවන් තුන් දෙනකු හෝ ඊට වැඩි දෙනකු හෝ දරුවන් සහ යැපෙන නායන් තුන් දෙනකු හෝ ඊට වැඩි දෙනකු හෝ යැපෙන නායන් තුන් දෙනකු හෝ ඊට වැඩි දෙනකු සිටින්නේ නම්, අවස්ථාවෝචිත පරිදි, ඒ දරුවන් හෝ ඒ දරුවන් සහ යැපෙන නායන් හෝ ඒ යැපෙන නායන් වෙනුවෙන් රුපියල් තුන් දහසක දීමනාවක්,



ඒ වර්ෂය සඳහා ඒ පවුලේ ප්‍රධානියාගේ බදු අය කළ හැකි ආදායම් ගණන් බැලීමේ දී ඒ වර්ෂය සඳහා ඔහුගේ තක්සේරු කළ හැකි ආදායමෙන් අඩු කරනු ලැබිය යුතු ය.”;

- (5) ඒ වගන්තියේ (3අ) වන උපවගන්තිය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් උපවගන්තිය ආදේශ කිරීමෙන් :—

“(3අ) 1969 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව, එහෙත් 1977 අප්‍රේල් මස 1 වන දිනය පසු නොවී, ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා යම් පවුලක් යම් පුද්ගලයකුගෙන් සහ එක් දරුවකුගෙන් හෝ එක් යැපෙන නායකුගෙන් හෝ පුද්ගලයකුගෙන් සහ දරුවන් හෝ යැපෙන නායන් දෙදෙනකුගෙන් හෝ පුද්ගලයකුගෙන් සහ එක් දරුවකුගෙන් සහ එක් යැපෙන නායකුගෙන් සමන්විත වන අවස්ථාවක, ඒ පුද්ගලයා වෙනුවෙන් රුපියල් තුන්දහසක දීමනාවක් සහ, අවස්ථාවෝචිත පරිදි, ඒ දරුවා හෝ යැපෙන නායා හෝ ඒ දරුවන් හෝ යැපෙන නායන් හෝ ඒ දරුවා සහ ඒ යැපෙන නායා වෙනුවෙන් රුපියල් ගය සියයක දීමනාවක්, ඒ වර්ෂය සඳහා ඒ පවුලේ ප්‍රධානියාගේ බදු අය කළ හැකි ආදායම් ගණන් බැලීමේ දී ඒ වර්ෂය සඳහා ඔහුගේ තක්සේරු කළ හැකි ආදායමෙන් අඩු කරනු ලැබිය යුතු ය.”;

- (6) ඒ වගන්තියේ (4අ) වන උපවගන්තිය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් උපවගන්තිය ආදේශ කිරීමෙන් :—

“(4අ) 1969 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව, එහෙත් 1977 අප්‍රේල් මස 1 වන දිනය පසු නොවී, ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා, යම් පවුලක් පුද්ගලයකුගෙන් සහ දරුවන් තුන් දෙනකුගෙන් හෝ ඊට වැඩි දෙනකුගෙන් හෝ යැපෙන නායන් තුන් දෙනකුගෙන් හෝ ඊට වැඩි දෙනකුගෙන් හෝ, දරුවන් සහ යැපෙන නායන් තුන් දෙනකුගෙන් හෝ ඊට වැඩි දෙනකුගෙන් සමන්විත වන අවස්ථාවක, ඒ පුද්ගලයා වෙනුවෙන් රුපියල් තුන් දහසක දීමනාවක් සහ ඒ දරුවන් හෝ යැපෙන නායන් හෝ ඒ දරුවන් සහ යැපෙන නායන් වෙනුවෙන් රුපියල් එක්දහස් දෙසියක දීමනාවක්, ඒ වර්ෂය සඳහා ඒ පවුලේ ප්‍රධානියාගේ බදු අය කළ හැකි ආදායම් ගණන් බැලීමේ දී ඒ වර්ෂය සඳහා ඔහුගේ තක්සේරු කළ හැකි ආදායමෙන් අඩු කරනු ලැබිය යුතු ය.”;

- (7) ඒ වගන්තියේ (4ආ) වන උපවගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන් :—

“(4ආ) 1978 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා යම් පවුලක් පුද්ගලයකුගෙන් සහ දරුවන් හෝ යැපෙන නායන් එක් කෙනකුගෙන් හෝ ඊට වැඩි දෙනකුගෙන් හෝ දරුවන්

සහ යාපෙන නායන් එක් කෙනෙකුගෙන් හෝ ඊට වැඩි දෙනෙකුගෙන් සම්න්විත වන අවස්ථාවක, එම පුද්ගලයා වෙනුවෙන් රුපියල් තුන්දහසක දීමනාවක් සහ—

- (අ) එක් දරුවකු හෝ එක් යාපෙන නායකු සිටින්නේ නම්, ඒ දරුවා හෝ යාපෙන නායක වෙනුවෙන් රුපියල් එක් දහසක දීමනාවක්,
- (ආ) දරුවන් දෙදෙනකු හෝ යාපෙන නායන් දෙදෙනකු හෝ එක් දරුවකු සහ එක් යාපෙන නායකු සිටින්නේ නම්, ඒ දරුවන් හෝ ඒ යාපෙන නායන් හෝ ඒ දරුවා සහ යාපෙන නායක වෙනුවෙන් රුපියල් දෙදහසක දීමනාවක්,
- (ඇ) දරුවන් තුන් දෙනකු හෝ ඊට වැඩි දෙනකු හෝ දරුවන් සහ යාපෙන නායන් තුන් දෙනකු හෝ ඊට වැඩි දෙනකු හෝ යාපෙන නායන් තුන් දෙනකු හෝ ඊට වැඩි දෙනකු සිටින්නේ නම්, අවස්ථාවේ විත පරිදි, ඒ දරුවන් හෝ ඒ දරුවන් සහ යාපෙන නායන් හෝ ඒ යාපෙන නායන් වෙනුවෙන් රුපියල් තුන් දහසක දීමනාවක්.

ඒ වර්ෂය සඳහා ඒ පවුලේ ප්‍රධානියාගේ බදු අය කළ හැකි ආදායම ගණන් බැලීමේදී ඒ වර්ෂය සඳහා ඔහුගේ තක්සේරු කළ හැකි ආදායමෙන් අඩු කරනු ලැබිය යුතුය." ; නවද

(8) ඒ වගන්තියේ (7) වන උපවගන්තියෙහි “(2) වන උපවගන්තිය” යන ඉලක්කම් සහ වචනවල සිට “(4ආ) වන උපවගන්තිය” යන ඉලක්කම් සහ වචන දක්වා වූ වචන හා ඉලක්කම් වෙනුවට “(2) වන උපවගන්තිය හෝ (2අ) වන උපවගන්තිය හෝ (2ආ) වන උපවගන්තිය හෝ (3) වන උපවගන්තිය හෝ (3අ) වන උපවගන්තිය හෝ (4) වන උපවගන්තිය හෝ (4ආ) වන උපවගන්තිය හෝ (4භ) වන උපවගන්තිය” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන්.”.

13. ප්‍රධාන ප්‍රඥප්තියේ 23අ වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙසින් නවදුරටත් සංශෝධනය කරනු ලැබේ:—

ප්‍රධාන ප්‍රඥප්තියේ 23අ වන වගන්තිය සංශෝධනය කිරීම.

(1) ඒ වගන්තියේ—

(අ) (1) වන උපවගන්තියේ (ඊ) ඡේදය වෙනුවට, පහත දැක්වෙන අලුත් ඡේදය ආදේශ කිරීමෙන්:—

“(ඊ) 1970 අප්‍රේල් මස 1 වන දින ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා සහ ඉක්බිතිව ම එළඹෙන තක්සේරු වර්ෂය සඳහා වූ ආදායම් බද්ද, මේ පනතේ දෙවන උපලේඛනයේ VII වන කොටසේ විධිවිධාන අනුව ආගණනය කළ යුතු ය ; නව ද” ; සහ

(ආ) (1) වන උපවගන්තියේ අගට පහත දැක්වෙන අලුත් ඡේදය එකතු කිරීමෙන් :—

“(උ) 1978 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා වූ ආදායම් බද්ද මේ පනතේ දෙවන උපලේඛනයේ VIII වන කොටසේ විධි විධාන අනුව ආගණනය කළ යුතු ය.”;

(2) ඒ වගන්තියේ (4) වන උපවගන්තියෙහි “හෝ VII වන කොටස” යන වචන සහ ඉලක්කම් වෙනුවට, “හෝ VII වන කොටස හෝ VIII වන කොටස” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන්.

ප්‍රධාන ප්‍රශ්නයේ  
24 වන වගන්තිය  
සංශෝධනය  
කිරීම.

14. ප්‍රධාන ප්‍රශ්නයේ 24 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් නවදැරවත් සංශෝධනය කරනු ලැබේ :—

(1) ඒ වගන්තියේ (උ) ඡේදය වෙනුවට පහත දැක්වෙන අලුත් ඡේදය ආදේශ කිරීමෙන් :—

“(උ) 1976 අප්‍රේල් මස 1 වන දින ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා සහ ඉක්බිතිව ම එළඹෙන තක්සේරු වර්ෂය සඳහා ඒ පුද්ගලයා සම්බන්ධයෙන් මේ පනතේ දෙවන උපලේඛනයේ VII වන කොටසේ විධිවිධාන අදාළවීමේ දී, ඒ විධිවිධාන අවස්ථාවෝචිත පරිදි, ඒ උපලේඛනයේ ඒ කොටසේ සඳහන් එක් එක් මුදල හෝ 23අ වන වගන්තියේ (4) වන උපවගන්තියෙහි සඳහන් ආකාරයෙන් ආගණනය කරනු ලැබූ මුදල්වල එකතුව, ඔහු වාසිකව සිටි දින ගණන හා ඒ ඉහතින් වූ වර්ෂයේ දින ගණන හා අතර අනුපාතය අනුව අඩු කරනු ලැබුවාක් මෙන් බලපැවැත්විය යුතු ය;” ; නව ද

(2) ඒ වගන්තියේ අගට, පහත දැක්වෙන අලුත් ඡේදය එකතු කිරීමෙන් :—

“(එ) 1978 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා ඒ පුද්ගලයා සම්බන්ධයෙන් මේ පනතේ දෙවන උපලේඛනයේ VIII වන කොටසේ විධිවිධාන අදාළවීමේ දී, ඒ විධි විධාන, අවස්ථාවෝචිත පරිදි, ඒ උපලේඛනයේ ඒ කොටසේ සඳහන් එක් එක් මුදල හෝ 23අ වන වගන්තියේ (4) වන උපවගන්තියෙහි සඳහන් ආකාරයෙන් ආගණනය කරනු ලැබූ මුදල්වල එකතුව, ඔහු වාසිකව සිටි දින ගණන හා ඒ ඉහතින් වූ වර්ෂයේ දින ගණන හා අතර අනුපාතය අනුව අඩු කරනු ලැබුවාක් මෙන් බලපැවැත්විය යුතු ය.”.

ප්‍රධාන  
ප්‍රශ්න  
25 වන  
වගන්තිය  
සංශෝධනය  
529.

15. ප්‍රධාන ප්‍රශ්නයේ 25 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

(1) ඒ වගන්තියේ (1අ) වන උපවගන්තියේ—

(අ) (ආ) ඡේදයේ (ii) වන අනුඡේදයෙන්, “ සියයට 35 ” යන යෙදුම ආදේශ කර තිබුණේ මෙන් ද, යන වචන සහ ඉලක්කම් වෙනුවට, “ සියයට 35 ” යන යෙදුම ආදේශ කර තිබුණේ මෙන් ද, තව ද, යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන්; සහ

(ආ) (ආ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන්:—

“(අ) 1978 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන එක් එක් තක්සේරු වර්ෂය සඳහා, ඒ උපවගන්තියේ (ආ) ඡේදය වෙනුවට පහත දැක්වෙන අලුත් ඡේදය ආදේශ කරනු ලැබුවාක් මෙන්:—

“(ආ) 1978 අප්‍රේල් මස 1 වන දිනට පෙර ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා සමාගම විසින් ආදායම් බදු ගෙවනු ලැබුවේ හෝ සමාගම සම්බන්ධයෙන් ආදායම් බදු තක්සේරු කරනු ලැබුවේ යම් ලාභාංශ සම්බන්ධයෙන් ද, ඒ ලාභාංශ නොවන්නා වූ ද, යම් තක්සේරු වර්ෂයක් සඳහා ඒ සමාගමේ බදු අය කළ හැකි ආදායම් ආගණනය කරනු ලබන්නේ යම් ලාභ මත ද, ඒ ලාභ අතුරින් එම තක්සේරු වර්ෂයට ඉහතින් වූ වර්ෂයේ දී එම සමාගම විසින් බෙදා දෙනු ලබන්නා වූ ද දළ ලාභාංශවල මුළු ගණනින් සියයට 33 1/3 කට සමාන මුදලකින්,”;

(2) ඒ වගන්තියේ (1ආ) වන උපවගන්තිය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් උපවගන්තිය ආදේශ කිරීමෙන්:—

“(1ආ) මේ වගන්තියේ ඉහතින් වූ විධිවිධාන හෝ තනතුරු, 1976 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා සමාගමක් යටත්වන ආදායම් බද්ද, ඒ සමාගම, ඒ තක්සේරු වර්ෂයට ඉහතින් වූ වර්ෂය මුළුල්ලේම ජනනා සමාගමක් වී නම් හෝ එක් තක්සේරු වර්ෂයට ඉහතින් වූ වර්ෂයේ සංස්ථාගත කරන ලද සමාගමක් සම්බන්ධයෙන් වූ විට, එය සංස්ථාගත කරන ලද දිනයේ සිට, ඒ ඉහතින් වූ වර්ෂයේ අවසානය දක්වා ජනනා සමාගමක් වී නම්,—

(අ) ඒ තක්සේරු වර්ෂය සඳහා ඒ සමාගමේ බදු අය කළ හැකි ආදායමෙන් සියයට හතළිහකට සමාන මුදලකින්, හා

(ආ) 1978 අප්‍රේල් මස 1 වන දිනට පෙර ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා ඒ සමාගම විසින් ආදායම් බදු ගෙවනු ලැබුවේ හෝ ඒ සමාගම සම්බන්ධයෙන් ආදායම් බදු තක්සේරු කරනු ලැබුවේ යම් ලාභාංශ සම්බන්ධයෙන් ද, ඒ ලාභාංශ නොවන්නාවූ ද, යම් තක්සේරු වර්ෂයක් සඳහා ඒ සමාගමේ බදු අය කළ හැකි ආදායම් ආගණනය කරනු ලබන්නේ යම් ලාභ මත ද, ඒ ලාභ අතුරින් එම තක්සේරු වර්ෂයට ඉහතින් වූ වර්ෂයේ දී එම සමාගම විසින් බෙදා දෙනු ලබන්නාවූ ද දළ ලාභාංශවල සමස්ත මුදලින් සියයට 33 1/3 කට සමාන මුදලකින්

සමන්විත විය යුතු ය.

මේ උපවගන්තියේ කාර්ය සඳහා “ ජනතා සමාගමක් ” යන්නෙන්, ශ්‍රී ලංකාවේ වාසික වන සහ—

(i) සමාගම් ආඥාපනතේ අර්ථනුකූලව පෞද්ගලික සමාගමක් නොවන;

(ii) 1979 මාර්තු මස 31 වන දින හෝ ඉන් පෙර අවසාන වන යම් කාලසීමාවක් සම්බන්ධයෙන් වූ විට, සමාගමේ කොටස්කරුවන්ගේ සංඛ්‍යාව පණහක් ඉක්මවන සහ එම දින හෝ ඊට පසුව ආරම්භ වන යම් කාලසීමාවක් සම්බන්ධයෙන් වූ විට, සියයක් ඉක්මවන සහ එකී අවස්ථා දෙකෙන් කවර අවස්ථාවක වුව ද, එ එක් එක් කොටසේ නාම මාත්‍ර වටිනාකම රුපියල් දහයක් නො ඉක්මවන;

(iii) සමාගම විසින් කරනු ලබන කොටස් වෙන් කිරීමක දී හෝ විවෘත වෙළෙඳ පොළේ දී හෝ යම් තැනැත්තකු විසින් සමාගමේ එක් කොටසක හෝ ඊට වැඩි කොටස් ගණනක ආයෝජනය කරනු ලැබිය හැකි;

(iv) එය කිසිම තැනැත්තකු විසින් පෞද්ගලිකව හෝ නමාගේ භාර්යාව හෝ බාලවයස්කර දරුවන් සමඟ, කෙළින් ම හෝ නම් කරනු ලැබූ තැනැත්තන් මාර්ගයෙන් හෝ—

(අ) 1979 මාර්තු මස 31 වන දින හෝ ඉන් පෙර අවසාන වන යම් කාල සීමාවක් සම්බන්ධයෙන් වන විට, සියයට දහයකට වඩා වැඩි, සහ

(ආ) 1979 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් කාලසීමාවක් සම්බන්ධයෙන් වන විට, සියයට පහකට වඩා වැඩි, ජාත්‍යන්තර කරනු ලැබූ කොටස් ප්‍රාග්ධන නොදරන;

- (v) එක් කෙනකුට කොටස් එකක් හෝ ඊට වැඩි ගණනක් අයිති, අධ්‍යක්ෂවරුන් තුන් දෙනකු හෝ ඊට වැඩි ගණනක් සිටින ;
- (vi) සමාගමේ කිසිම අධ්‍යක්ෂවරයකු වෙනත් යම් ජනතා සමාගමක අධ්‍යක්ෂවරයකු ලෙස දුරයක් නොදරන ;
- (vi:) 1979 අප්‍රේල් මස 1 වන දින දී හෝ ඉන් පසු කෙළින් ම හෝ නම් කරනු ලැබූ තැනැත්තන් මාර්ගයෙන් වෙනත් යම් සමාගමක් විසින් එම යම් කොටස් නොදරන

සමාගමක් බවට තක්සේරුකරු සැඟමට පත්වන සමාගමක් අදහස් වේ."

16. ප්‍රධාන ප්‍රඥප්තියේ 28 වන වගන්තියේ (අත) වන ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන ඡේදය ඇතුළත් කිරීමෙන්, ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

ප්‍රධාන ප්‍රඥප්තියේ 28 වන වගන්තිය සංශෝධනය කිරීම.

“(අතන) ලෝක සංචාරක සංවිධානය ;”.

17. ප්‍රධාන ප්‍රඥප්තියේ 31 වන වගන්තියේ (1) වන උප වගන්තිය පහත දැක්වෙන පරිදි සංශෝධනය කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

ප්‍රධාන ප්‍රඥප්තියේ 31 වන වගන්තිය සංශෝධනය කිරීම.

(1) ඒ උපවගන්තියේ (ආ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන් :—

“(ආආ) ඔහු ශ්‍රී ලංකාවේ වාසිකව නොසිටි වර්ෂයට පසුව එළඹෙන වර්ෂය තක්සේරු වර්ෂය වන අවස්ථාවක හෝ එම තක්සේරු වර්ෂයට ඉක්බිතිව ම එන තක්සේරු වර්ෂ තුනෙන් එක් වර්ෂයක් තක්සේරු වර්ෂය වන අවස්ථාවක, 5 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (දආ) ඡේදයෙහි සඳහන් කරනු ලැබූ, එවැනි යම් ගිණුමක විදේශීය ව්‍යවහාර මිදල්වලින් ඔහුගේ බැරට ඇති මුදල් ;” සහ

(2) ඒ උපවගන්තියේ (ජ) ඡේදය වෙනුවට පහත දැක්වෙන අලුත් ඡේදය ආදේශ කිරීමෙන් :—

“(ජ) 1978 අප්‍රේල් මස 1 වන දිනට පෙර ඒ තක්සේරු වර්ෂය ආරම්භ වන අවස්ථාවක, වටිනාකමින් රුපියල් විසි පන්දහසක උපරිමයකට යටත්ව, සහ 1978 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව එම තක්සේරු වර්ෂය ආරම්භ වන අවස්ථාවක, වටිනාකමින් රුපියල් පණස්දහසක උපරිමයකට යටත්ව, ඔහුට අයිතිව තිබූ යම් ස්වර්ණභරණ හෝ ඔහු පවුලක ප්‍රධානියා නම්, ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අයිති යම් ස්වර්ණභරණ ;”.

ප්‍රධාන  
ප්‍රඥප්තියේ  
32 වන  
වගන්තිය  
සංශෝධනය  
කිරීම.

18. ප්‍රධාන ප්‍රඥප්තියේ 32 වන වගන්තියේ (1) වන උප වගන්තිය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් උප වගන්තිය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

“(1) යම් තැනැත්තකු විසින් යම් තක්සේරු වර්ෂයක් සම්බන්ධයෙන් සපයනු ලැබූ බන වාර්තාව අනුව ඒ තැනැත්තා පවුලක ප්‍රධානියා වන අවස්ථාවක, ඒ පවුලේ සාමාජිකයකු වන එක් එක් පුද්ගලයාගේ ධනය ඒ පවුලේ ප්‍රධානියාගේ ධනයෙහි කොටසක් ලෙස මේ පනතේ කාර්ය සඳහා සලකනු ලැබිය යුතු අතර, ඒ අනුව ඒ සියලු සාමාජිකයන්ගේ ශුද්ධ ධනයේ වටිනාකම ඒ තක්සේරු වර්ෂය සඳහා ඒ පවුලේ ප්‍රධානියාගේ ශුද්ධ ධනය හා සමග එකතු කරනු ලැබිය යුතු අතර—

(අ) 1964 මාර්තු මස 31 වන දින අවසන් වන තක්සේරු වර්ෂය සඳහා ඒ පවුලේ ප්‍රධානියාගේ ශුද්ධ ධනයේ එකතුව රුපියල් එක් ලක්ෂයක් වන හෝ ඊට වැඩි වන අවස්ථාවක, ඒ ශුද්ධ ධනය,

(ආ) 1964 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව, එහෙත් 1978 අප්‍රේල් මස 1 වන දිනට පෙරතුව, ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා, ඒ පවුලේ ප්‍රධානියාගේ ශුද්ධ ධනයේ එකතුව රුපියල් එක් ලක්ෂයක් ඉක්මවන අවස්ථාවක, ඔහුගේ ශුද්ධ ධනය රුපියල් එක් ලක්ෂය ඉක්ම වන්නේ යම් ප්‍රමාණයකින් ද, ඒ ප්‍රමාණය, සහ

(ඇ) 1978 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා ඒ පවුලේ ප්‍රධානියාගේ ශුද්ධ ධනයේ එකතුව රුපියල් දෙලක්ෂයක් ඉක්මවන අවස්ථාවක, ඔහුගේ ශුද්ධ ධනය රුපියල් දෙලක්ෂය ඉක්මවන්නේ යම් ප්‍රමාණයකින් ද, ඒ ප්‍රමාණය

ඒ තක්සේරු වර්ෂය සඳහා ඔහුගේ බදු අය කළ හැකි ධනය විය යුතු අතර ඒ පවුලේ ප්‍රධානියා ඒ බදු අය කළ හැකි ධනය සම්බන්ධයෙන් බන බද්දට යටත් විය යුතු ය.”

ප්‍රධාන  
ප්‍රඥප්තියේ  
33 වන  
වගන්තිය  
සංශෝධනය  
කිරීම.

19. ප්‍රධාන ප්‍රඥප්තියේ 33 වන වගන්තියේ (2) වන උප වගන්තිය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් උප වගන්තිය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

“(2) පවුලක හෝ පුණ්‍යායතනයක ඇතුළත් කරනු ලැබූ පුද්ගලයකු නොවන තැනැත්තකුගේ ශුද්ධ ධනය—

(අ) 1964 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව, එහෙත් 1978 අප්‍රේල් මස 1 වන දිනට පෙරතුව, ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා රුපියල් එක් ලක්ෂය ඉක්ම වන්නේ, සහ

(ආ) 1978 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා රුපියල් දෙලක්ෂය ඉක්මවන්නේ

යම් ප්‍රමාණයකින් ද, ඒ ප්‍රමාණය ඒ තක්සේරු වර්ෂය සඳහා ඔහුගේ බදු අය කළ හැකි බන්ධන විය යුතු අතර ඒ නැතැත්තා ඒ බදු අය කළ හැකි බන්ධන සම්බන්ධයෙන් බන බද්දට යටත් විය යුතු ය.

20. ප්‍රධාන ප්‍රඥප්තියේ 34 වන වගන්තිය මෙයින් ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් වගන්තිය ආදේශ කරනු ලැබේ :-

“ පුණ්‍යා  
යන්තයක  
බදු අය කළ  
හැකි බන්ධන.

34. (1) (අ) 1978 අප්‍රේල් මස 1 වන දිනට පෙරතුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා පුණ්‍යායන්තයක ශුද්ධ බන්ධන රුපියල් එක් ලක්ෂයක් ඉක්මවන අවස්ථාවක, ඒ ශුද්ධ බන්ධනයේ සමස්තය ඒ ආයතනයේ බදු අය කළ හැකි බන්ධන විය යුතු අතර ඒ ආයතනය ඒ බදු අය කළ හැකි බන්ධන සම්බන්ධයෙන් බන බද්දට යටත් විය යුතු ය.

(ආ) 1978 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා, පුණ්‍යායන්තයක ශුද්ධ බන්ධන රුපියල් දෙලක්ෂයක් ඉක්මවන අවස්ථාවක, ඒ ශුද්ධ බන්ධනයේ සමස්තය ඒ ආයතනයේ බදු අය කළ හැකි බන්ධන විය යුතු අතර ඒ ආයතනය ඒ බදු අය කළ හැකි බන්ධන සම්බන්ධයෙන් බන බද්දට යටත් විය යුතු ය.

(2) (අ) 1978 අප්‍රේල් මස 1 වන දිනට පෙරතුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා, බදු අය කළ හැකි ස්වකීය බන්ධන සම්බන්ධයෙන් පුණ්‍යායන්තයක් ගෙවීමට යටත් වන්නා වූ බන බද්දේ ප්‍රමාණය, කවර අවස්ථාවක දී වුව ද, එහි බදු අය කළ හැකි බන්ධන රුපියල් එක් ලක්ෂය ඉක්මවන්නේ යම් ප්‍රමාණයකින් ද, ඒ ප්‍රමාණය නොඉක්මවිය යුතු ය.

(ආ) 1978 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා, බදු අය කළ හැකි ස්වකීය

ප්‍රධාන  
ප්‍රඥප්තියේ  
34 වන  
වගන්තිය  
ප්‍රතිශෝජනය  
කිරීම.



ධනය සම්බන්ධයෙන් පුනරා  
යතනයක් ගෙවීමට යටත්  
වන්නා වූ ධන බද්දේ ප්‍රමාණය,  
කවර අවස්ථාවක දී වුව ද, එහි  
බදු අය කළ හැකි ධනය රුපි  
යල් දෙලක්ෂය ඉක්මවන්නේ  
යම් ප්‍රමාණයකින් ද, ඒ ප්‍රමා  
ණය නොඉක්මවිය යුතු ය."

ප්‍රධාන  
ප්‍රඥප්තියේ  
38 වන  
වගන්තිය  
ප්‍රතිශෝධනය  
කිරීම.

21. ප්‍රධාන ප්‍රඥප්තියේ 38 වන වගන්තිය මෙයින් ඉවත් කොට  
ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් වගන්තිය ආදේශ කරනු  
ලැබේ:—

" ඇතැම්  
අවස්ථාවල දී  
ධන බද්ද  
අදාළ නිවීම.

38. (1) 1972 අප්‍රේල් මස 1 වන දින පසු නොවී  
ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා යම්  
තැනැත්තකු විසින් ගෙවිය යුතු ධන බද්ද, ඒ  
තක්සේරු වර්ෂය සඳහා වූ ඔහුගේ තක්සේරු  
කළ හැකි ආදායමෙන් සියයට අසූවක් නොඉක්ම  
විය යුතු ය.

(2) 1978 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසු  
ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා යම්  
තැනැත්තකු විසින් ගෙවිය යුතු ධන බද්ද, ඒ  
තක්සේරු වර්ෂය සඳහා ඒ තැනැත්තාගේ තක්  
සේරු කළ හැකි ආදායමේ ද, මේ පනත යටතේ  
හෝ වෙනත් යම් ප්‍රඥප්තියක් යටතේ ආදායම්  
බද්දෙන් නිදහස් කරනු ලැබූ, එහෙත් ඒ නිදහස්  
කිරීම නිසා නොවේ නම්, ඒ තක්සේරු වර්ෂය  
සඳහා ඒ තැනැත්තාගේ තක්සේරු කළ හැකි  
ආදායම ආගණනය කිරීමේ දී ගණන් ගනු ලැබිය  
හැකිව තිබුණු ලාභ සහ ආදායම වන, (පදිංචි ස්ථා  
නයක වාර්ෂික ශුද්ධ වටිනාකම සහ මේ පනත  
යටතේ ආදායම් බද්දෙන් නිදහස් කරන ලද යම්  
සහනාධාරයක් හැර) යම් ලාභවල සහ ආදායමේ ද  
මුළු ගණනෙන් සියයට අසූවක් නොඉක්මවිය  
යුතු ය."

ප්‍රධාන  
ප්‍රඥප්තියේ  
38අ වන  
වගන්තිය  
සංශෝධනය  
කිරීම.

22. ප්‍රධාන ප්‍රඥප්තියේ 38අ වන වගන්තියේ "1976 අප්‍රේල්  
මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන සෑම තක්සේරු වර්ෂ  
යක් සඳහා ම" යන ඉලක්කම් සහ වචන වෙනුවට "1976 අප්‍රේල්  
මස 1 වන දින ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා" යන ඉලක්  
කම් සහ වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධ  
නය කරනු ලැබේ.

ප්‍රධාන  
ප්‍රඥප්තියේ  
39 වන  
වගන්තිය  
සංශෝධනය  
කිරීම.

23. ප්‍රධාන ප්‍රඥප්තියේ 39 වන වගන්තියේ (1) වන උප  
වගන්තිය පහත දැක්වෙන පරිදි සංශෝධනය කිරීමෙන් ඒ වගන්  
තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

(1) ඒ උපවගන්තියේ (ඇ) ඡේදය වෙනුවට පහත දැක්වෙන අලුත් ඡේදය ආදේශ කිරීමෙන් :--

“(ඇ) 1965 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව, එහෙත්, 1978 අප්‍රේල් මස 1 වන දිනයට පෙරතුම, ආරම්භ වන සෑම තක්සේරු වර්ෂයක් ම සඳහා, මේ පනතේ භයවන උපලේඛනයේ I වන කොටසෙහි සඳහන් අනුප්‍රමාණය හෝ අනුප්‍රමාණ අනුව; සහ”; තව ද

(2) ඒ උපවගන්තියේ අගට පහත දැක්වෙන අලුත් ඡේදය එකතු කිරීමෙන් :—

“(ඇ) 1978 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන සෑම තක්සේරු වර්ෂයක් ම සඳහා, මේ පනතේ භයවන උපලේඛනයේ II වන කොටසෙහි සඳහන් අනුප්‍රමාණය හෝ අනුප්‍රමාණ අනුව.”.

24. ප්‍රධාන ප්‍රඥප්තියේ 41 වන වගන්තියේ (1) වන උප වගන්තියේ (ඇ) ඡේදය වෙනුවට පහත දැක්වෙන අලුත් ඡේදය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙසින් සංශෝධනය කරනු ලැබේ :—

ප්‍රධාන ප්‍රඥප්තියේ 41 වන වගන්තිය සංශෝධනය කිරීම.

“(ඇ) ඒ පුද්ගලයාගේ යම් දරුවකුට, ඒ දරුවා වයස අවුරුදු විසි එකට වැඩි වුව ද අඩු වුව ද, ඒ දරුවාගේ විවාහ ප්‍රතිෂ්ඨාවක් වශයෙන්, වටිනාකමින් රුපියල් දස දහසක් වූ උපරිමයකට යටත්ව, 1977 අප්‍රේල් මස 1 වන දිනට පෙර ඒ තාගේ දෙනු ලැබූ අවස්ථාවක සහ ඒ දරුවාගේ විවාහය සම්බන්ධයෙන් වටිනාකමින් රුපියල් විසි පන් දහසක් වූ උපරිමයකට යටත්ව, 1977 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ඒ තාගේ දෙනු ලැබූ අවස්ථාවක, ඒ තාගේගට;”.

25. ප්‍රධාන ප්‍රඥප්තියේ 46 වන වගන්තියෙහි “ඔහුගේ මවගේ හෝ පියාගේ ආදායමට එකතු කරනු නොලැබිය යුතු ය.” යන වචන වෙනුවට පහත දැක්වෙන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙසින් සංශෝධනය කරනු ලැබේ :—

ප්‍රධාන ප්‍රඥප්තියේ 46 වන වගන්තිය සංශෝධනය කිරීම.

“ඔහුගේ මවගේ හෝ පියාගේ ආදායමට එකතු කරනු නොලැබිය යුතු ය :

එසේ වුව ද, 1975 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන එක් එක් තක්සේරු වර්ෂය සඳහා, මේ උපවගන්තියේ ඉහතින් වූ විධිවිධාන, “විසිපස් වන විශ්ව” යන යෙදුම වෙනුවට “විසි එක් වන විශ්ව” යන යෙදුම ආදේශ කරනු ලැබුවා සේ, අදාළ විය යුතු ය.”.

26. ප්‍රධාන ප්‍රඥප්තියේ 54 වන වගන්තියේ (8) වන උපවගන්තිය ඉවත් කොට, ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් උපවගන්තිය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙසින් සංශෝධනය කරනු ලැබේ :—

ප්‍රධාන ප්‍රඥප්තියේ 54 වන වගන්තිය සංශෝධනය කිරීම.

“(8) 1970 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක දී යම් තැනැත්තකු ශ්‍රී ලංකාවෙන් බැහැර යන අවස්ථාවක සහ ඔහු ශ්‍රී ලංකාවෙන් බැහැර ගියේ යම්

“(2) තැනැත්තකු විසින් ආදායම, ධනය හෝ තැගි පිළිබඳ වාර්තාවක් සපයා ඇති අවස්ථාවක, තක්සේරුකරු විසින්—

(අ) වැරිතාව පිළිගෙන ඒ අනුව තක්සේරුවක් කරනු ලැබිය හැකි ය; නැතහොත්

(ආ) ඔහු වාර්තාව පිළිනොගන්නේ නම් ඒ තැනැත්තාගේ තක්සේරු කළ හැකි ආදායමේ, බදු අය කළ හැකි ධනයේ හෝ බදු අය කළ හැකි නැගිටල ප්‍රමාණය ඇස්තමේන්තු කර, ඒ අනුව ඒ තැනැත්තා තක්සේරු කොට වාර්තාව පිළිනොගැනීම සඳහා වූ හේතු ඒ තැනැත්තාට ලිඛිතව දැනුම් දෙනු ලැබිය හැකි ය.”.

ප්‍රධාන  
ප්‍රශ්න  
94 වන  
වගන්තිය  
ප්‍රතිශෝජනය  
කිරීම.

35. ප්‍රධාන ප්‍රඥප්තියේ 94 වන වගන්තිය මෙයින් ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් වගන්තිය ආදේශ කරනු ලැබේ :—

“අතිරේක  
තක්සේරු.

94. යම් තක්සේරු වර්ෂයක් සඳහා ආදායම් බද්ද, ධන බද්ද හෝ තැගි බද්ද අය කරනු ලැබිය යුතු යම් තැනැත්තකු තක්සේරු කරනු ලැබ නොමැති බව හෝ නිසි ප්‍රමාණයට අඩුවෙන් ඒ තැනැත්තා තක්සේරු කරනු ලැබ ඇති බව හෝ තක්සේරුකරුවකුට පෙනී යන අවස්ථාවක, ස්වකීය විනිශ්චය අනුව, ඒ තැනැත්තා තක්සේරු කරනු ලැබිය යුත්තේ යම් ප්‍රමාණයකට ද නැතහොත් යම් අතිරේක ප්‍රමාණයකට ද ඒ ප්‍රමාණයට හෝ අතිරේක ප්‍රමාණයට තක්සේරුකරු විසින් ඒ තැනැත්තා තක්සේරු කරනු ලැබිය හැකි ය. නව ද තක්සේරුව පිළිබඳ දැන්වීම, ආයාචනය සහ වෙනත් කටයුතු පිළිබඳව වූ මේ පනතේ විධි විධින ඒ තක්සේරුව හෝ අතිරේක තක්සේරුව සහ ඒ යටතේ අය කරනු ලබන බද්දට අදාළ විය යුතු ය :

එසේ වුව ද—

(අ) මේ පනත යටතේ ගෙවිය යුතු, අවස්ථාවෝචිත පරිදි, ආදායම් බද්ද හෝ ධන බද්ද සම්බන්ධයෙන් හෝ යම් තක්සේරු වර්ෂයකට පෙරාතුව වූ වර්ෂය තුළ දී දෙනු ලැබූ වූ ද, ඒ තක්සේරු වර්ෂයට ඉක්බිතිව ම එළඹෙන මැයි මස පහළොස් වන දින හෝ එදිනට පෙර තාක්ෂණිකව විසින් ඉදිරිපත් කරන ලද තාක්ෂණ පිළිබඳ වාර්තාවක ඔහු විසින් සඳහන් කර ඇත්තා වූ ද යම් තාක්ෂණ වෙනුවෙන් මේ පනත යටතේ ගෙවිය යුතු තැගි බද්ද සම්බන්ධයෙන්—

(i) 1972 අප්‍රේල් මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් වෙනුවෙන්, ඒ තක්සේරු වර්ෂය අවසානයේ සිට අවුරුදු හයකට පසුව;

(ii) පිළිවෙළින් 1972 අප්‍රේල් මස 1 වන දින, 1973 අප්‍රේල් මස 1 වන දින සහ 1974 අප්‍රේල් මස 1 වන දින ආරම්භ වන තක්සේරු වර්ෂ වෙනුවෙන්, 1979 මාර්තු මස 31 වන දිනයට පසුව; සහ

(iii) 1975 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් වෙනුවෙන්, ඒ තක්සේරු වර්ෂය අවසානයේ සිට අවුරුදු තුනකට පසුව කිසිම තක්සේරුවක් කරනු නොලැබිය යුතු ය.

(ආ) යම් තක්සේරු වර්ෂයක් සඳහා යම් තැනැත්තකු තක්සේරු කරනු නොලැබීම හෝ ඔහු අවුලෙන් තක්සේරු කරනු ලැබීම වංචාව හෝ ඕනෑකමින් ම වැළඳීම නිසා වන අවස්ථාවක, මේ වගන්තියේ ඉහතින් වූ විධිවිධානවල කුමක් සඳහන්ව ඇත ද, ඒ තක්සේරු වර්ෂයේ අවසානයෙන් පසු කවර හෝ අවසථාවක තක්සේරුවක් හෝ අනිරේක තක්සේරුවක් හෝ කරනු ලැබිය හැකි ය; නව ද

(ඇ) යම් තක්සේරු වර්ෂයක් සඳහා යම් තැනැත්තකු විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් තක්සේරු කරුවකු විසින් පිළිනොගෙන ඒ තක්සේරු වර්ෂය සඳහා ඒ තැනැත්තා සම්බන්ධයෙන් තක්සේරුවක් කරනු ලබන අවසථාවක, ඒ වාර්තාව පිළිනොගැනීම සඳහා වූ ස්වකීය හේතු ඔහු විසින් ඒ තැනැත්තාට ලිඛිතව දැනුම් දිය යුතු ය."

ප්‍රධාන ප්‍රඥප්තියේ 96෦ වන වගන්තිය සංශෝධනය කිරීම.

36. ප්‍රධාන ප්‍රඥප්තියේ 96෦ වන වගන්තියේ (4) වන උප වගන්තිය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් උප වගන්තිය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙසින් සංශෝධනය කරනු ලැබේ:—

“(4) 1972 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා ආදායම් බද්ද, ධන බද්ද හෝ තැගි බද්ද අය කරනු ලැබිය යුතු සෑම තැනැත්තකු ම විසින්, ඒ බද්ද ආදායම් බද්දක් වීම, ධන බද්දක් වීම හෝ තැගි බද්දක් වීම අනුව, කොමසාරිස් ජනරාල්වරයා විසින් නියම කරනු ලබන ආකාරයෙහි ඔහුගේ ආදායම, ධනය හෝ තැගි පිළිබඳව සහ ඔහුට භාර්යාවක්, (සම්පූර්ණයෙන් ම ව්‍යාපෘතිය ආදායමක් ලබන්නා වූ දරුවකු නොවන) දරුවකු හෝ යැපෙන නායකු ඇත්නම්, ඒ භාර්යාවගේ, දරුවාගේ හෝ යැපෙන නායකගේ ආදායම හෝ ධනය පිළිබඳව වාර්තාවක්—

(අ) ඒ තක්සේරු වර්ෂය 1978 අප්‍රේල් මස 1 වන දිනයට පෙර ආරම්භ වන අවස්ථාවක, ඒ බද්දේ ක්‍රමාසික වාරිකය ගෙවන අවස්ථාවේ දී; සහ

(ආ) ඒ තක්සේරු වර්ෂය 1978 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන අවස්ථාවක, ඒ තක්සේරු වර්ෂයට ඉක්බිතිව ම ඵලබ්‍ය තක්සේරු වර්ෂයේ මැයි මස පහළොස් වන දින හෝ එදිනට පෙර

කොමසාරිස් ජනරාල්වරයා වෙත සැපයිය යුතු ය.”.

ප්‍රධාන ප්‍රඥප්තියේ 96෦ වන වගන්තිය සංශෝධනය කිරීම.

37. ප්‍රධාන ප්‍රඥප්තියේ 96෦ වන වගන්තියේ (3) වන උප වගන්තිය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් උප වගන්තිය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙසින් සංශෝධනය කරනු ලැබේ:—

“(3) යම් තක්සේරු වර්ෂයක් සඳහා ආදායම් බද්දක්, ධන බද්දක් හෝ තැගි බද්දක් අය කරනු ලැබිය යුත්තේ යම් තැනැත්තකුගෙන් ද ඒ තැනැත්තා විසින්, ඒ තක්සේරු වර්ෂය සඳහා ඒ බද්දේ ක්‍රමාසික වාරිකය වශයෙන් ඔහු විසින් ගෙවනු ලැබිය යුතු නිසි ප්‍රමාණයට අඩු ප්‍රමාණයක් ක්‍රමාසික වාරිකය වශයෙන් ගෙවනු ලැබ ඇති බව තක්සේරුකරුගේ මතය වන අවස්ථාවක, තක්සේරුකරුගේ විනිශ්චය අනුව, ඒ තැනැත්තා විසින් ගෙවිය යුත්තේ යම් ප්‍රමාණයක් ද ඒ ප්‍රමාණය තක්සේරු කරු විසින් තක්සේරු කරනු ලැබිය හැකි අතර එසේ තක්සේරු කරන ලද ප්‍රමාණය හා ඒ තැනැත්තා විසින් ගෙවන ලද ප්‍රමාණය හා අතර ඇති වෙනස වහාම ගෙවන ලෙස ද ඒ තැනැත්තාට ලිඛිත දන්විමසින් නියම කළ යුතු ය:

එසේ වුව ද—

(අ) මේ පනත යටතේ ගෙවිය යුතු ආදායම් බද්ද හෝ ධන බද්ද සම්බන්ධයෙන් හෝ යම් තක්සේරු වර්ෂයකට පෙරතුව වූ වර්ෂය තුළ දී දෙනු ලැබූ වූ ද, ඒ තක්සේරු වර්ෂයට ඉක්බිතිව ම ඵලබ්‍ය මැයි මස පහළොස් වන දින හෝ එදිනට පෙර තහනගදායකයා විසින් ඉදිරිපත් කරන ලද තහන

පිළිබඳ වාර්තාවක ඔහු විසින් සඳහන් කර ඇත්තා වූ ද යම් තරාග වෙනුවෙන් මේ පනත යටතේ ගෙවිය යුතු තැනි බද්ද සම්බන්ධයෙන්—

(i) පිළිවෙලින් 1972 අප්‍රේල් මස 1 වන දින, 1973 අප්‍රේල් මස 1 වන දින හා 1974 අප්‍රේල් මස 1 වන දින ආරම්භ වන හාක් සේරු වර්ෂ වෙනුවෙන්, 1979 මාර්තු මස 31 වන දිනයට පසුව, සහ

(ii) 1975 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් වෙනුවෙන්, ඒ තක්සේරු වර්ෂයේ අවසානයේ සිට අවුරුදු තුනකට පසුව

කිසිම තක්සේරුවක් කරනු නොලැබිය යුතු ය ;

(ආ) මේ උපවගන්තිය යටතේ තක්සේරුවක් කරනු ලැබුවේ යම් පුද්ගලයකු සම්බන්ධයෙන් ද, ඒ පුද්ගලයා සම්බන්ධයෙන් තක්සේරුකරුවකු විසින් අතිරේක තක්සේරුවක් මේ උපවගන්තියේ ඉහතින් වූ විධිවිධාන අනුව කරනු ලැබීම එකී ඉහතින් වූ විධිවිධාන කිසිවකින් වලක්වනු නොලැබිය යුතු ය ;

(ඇ) යම් තක්සේරු වර්ෂයක් සඳහා යම් තැනැත්තකු තක්සේරු කරනු නොලැබීම හෝ ඔහු අඩුවෙන් තක්සේරු කරනු ලැබීම වංචාව හෝ ඕනෑකමින් ම වැළඹීම නිසා වන අවස්ථාවක, මේ වගන්තියේ ඉහතින් වූ විධිවිධානවල යුමක් සඳහන්ව ඇත ද, ඒ තක්සේරු වර්ෂයේ අවසානයෙන් පසු කවර හෝ අවස්ථාවක තක්සේරුවක් හෝ අතිරේක තක්සේරුවක් හෝ කරනු ලැබිය හැකි ය ;

(ඈ) යම් තක්සේරු වර්ෂයක් සඳහා යම් තැනැත්තකු විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් තක්සේරු කරුවකු විසින් පිළිනොගෙන ඒ තක්සේරු වර්ෂය සඳහා ඒ තැනැත්තා සම්බන්ධයෙන් තක්සේරු වක් කරනු ලබන අවස්ථාවක, ඒ වාර්තාව පිළි නොගැනීම සඳහා වූ ස්වකීය හේතු ඔහු විසින් ඒ තැනැත්තාට ලිඛිතව දැනුම් දිය යුතු ය.”

38. ප්‍රධාන ප්‍රශ්‍යයේ 97 වන වගන්තියේ (12) වන උප වගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන් ඒ වගන්තිය මෙසින් සංශෝධනය කරනු ලැබේ:—

ප්‍රධාන ප්‍රශ්‍යයේ 97 වන වගන්තිය සංශෝධනය කිරීම.

“(12අ) ආයුචනය සම්බන්ධයෙන් ආයුචනයේ හෝ වෙනත් යම් තැනැත්තකුගේ හෝ සාක්ෂි කොමසාරිස් ජනරාල්වරයා විසින් විභාග කරනු ලබන අවස්ථාවක, එම සාක්ෂි පිළිබඳ වාර්තාවක් පවත්වා ගෙන යාම හෝ පවත්වා ගෙන යාමට සැලැස්වීම ඔහු විසින් කළ යුතු ය.”

ප්‍රධාන  
ප්‍රඥප්තියේ  
101 වන  
වගන්තිය  
සංශෝධනය  
කිරීම.

39. ප්‍රධාන ප්‍රඥප්තියේ 101 වන වගන්තියේ (1) වන උප වගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

“(1අ) (1) වන උපවගන්තිය යටතේ දැන්වීමක් ලැබුණු පිට කොමසාරිස් ජනරාල්වරයා විසින්—

(අ) 97 (7) වන වගන්තිය යටතේ කොමසාරිස් ජනරාල්වරයා විසින් ආයාචක වෙත නිකුත් කරන ලද යම් දැන්වීමක් අනුව ක්‍රියා කිරීමේ දී ඔහු විසින් සපයන ලද ලේඛන ලැයිස්තුවේ හා තැනැත්තාගේ නම ලැයිස්තුවේ පිට පතක් ; සහ

(ආ) 97 (12අ) වන වගන්තිය යටතේ පවත්වා ගෙන යනු ලබන සාක්ෂි පිළිබඳ වාර්තාවේ පිටපතක්

මගේ ඛලය වෙත යවනු ලැබිය යුතු ය.”.

ප්‍රධාන  
ප්‍රඥප්තියේ  
105 වන  
වගන්තිය  
සංශෝධනය  
කිරීම.

40. ප්‍රධාන ප්‍රඥප්තියේ 105 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

(අ) ඒ, වගන්තිය, ඒ, වගන්තියේ (1) වන උපවගන්තිය වශයෙන් නැවත අංක කිරීමෙන් ; සහ

(ආ) ඒ වගන්තියේ (1) වන උපවගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන් :—

“(2) (අ) 1978 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා තැනැත්තකු යටත් වන ධන බද්දේ, සහ

(ආ) ඒ තක්සේරු වර්ෂය සඳහා ඒ තැනැත්තා යටත් වන ආදායම් බද්දේ

එකතුව, ඒ තක්සේරු වර්ෂය සඳහා ඒ තැනැත්තාගේ තක්සේරු කළ හැකි ආදායමේ සහ මේ පනත හෝ වෙනත් යම් ප්‍රඥප්තියක් යටතේ ආදායම් බද්දෙන් නිදහස් ලාභ සහ ආදායම වන්නා වූ ද ඒ නිදහස් කිරීම නිසා තොවේ නම්, ඒ තක්සේරු වර්ෂය සඳහා ඒ තැනැත්තාගේ තක්සේරු කළ හැකි ආදායම් ආගණනය කිරීමේ දී ගණන් ගනු ලැබිය යුතු වූ ද (පදිංචි ස්ථානයක ශුද්ධ වාර්ෂික වටිනාකම සහ මේ පනත යටතේ ආදායම බද්දෙන් නිදහස් කරන ලද යම් සහනාධාරයක් හැර) යම් ලාභවල හා ආදායමේ එකතුවට වඩා සියයට අසූවකින් වැඩි වන අවස්ථාවක ඒ වැඩි ප්‍රමාණය ඒ තක්සේරු වර්ෂය සඳහා ඔහු යටත් වන්නේ යම් ධන බද්දකට ද ඒ ධන බද්දට හිලවී කරනු ලැබිය යුතු ය.”.

ප්‍රධාන  
ප්‍රඥප්තියේ  
118 වන  
වගන්තිය  
සංශෝධනය  
කිරීම.

41. ප්‍රධාන ප්‍රඥප්තියේ 118 වන වගන්තියේ, (1) වන උප වගන්තියේ (අ) ඡේදයෙහි “88 (1), 107 (6)” යන යෙදුම වෙනුවට “88 (1), 96ආ(4), 107(6)” යන යෙදුම ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

42. ප්‍රධාන ප්‍රඥප්තියේ 129 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

ප්‍රධාන ප්‍රඥප්තියේ 129 වන වගන්තිය සංශෝධනය කිරීම.

(අ) “කාර්මික ව්‍යාපාරය” යන්නෙහි අර්ථ කථනය වෙනුවට පහත දැක්වෙන අලුත් අර්ථ කථනය ආදේශ කිරීමෙන් :—

“10 වන වගන්තියේ කාර්ය සඳහා “කාර්මික ව්‍යාපාරය” යන්නෙන්—

(අ) ව්‍යාපාරයෙහි කරනු ලබන වැඩවල සැහෙන කොටසක කාර්යය සඳහා යන්ත්‍රානුසාර ක්‍රම පාවිච්චි නොකරනු ලබන බවට කොමසාරිස් ජනරාල්වරයා සැහීමට පත් වන්නා වූ ව්‍යාපාරයක් නොවන, යම් භාණ්ඩ, බඩු හෝ ද්‍රව්‍ය යන්ත්‍රානුසාරයෙන් නිෂ්පාදනය කිරීම සඳහා වූ හෝ සෑදීම සඳහා වූ හෝ යම් භාණ්ඩ, බඩු හෝ ද්‍රව්‍ය යන්ත්‍රානුසාර ක්‍රම මගින් යම් ක්‍රියා පද්ධතියකට යටත් කිරීම සඳහා හෝ පනල් තැනීම සඳහා හෝ මුද්‍රණය කිරීම සඳහා හෝ යන්ත්‍ර හෝ වාහන හෝ යානා අලුත්වැටියා කිරීම සඳහා වූ ව්‍යාපාරයක්, හෝ

(ආ) නැතැත්තත් හෝ බඩු ප්‍රවාහණය කිරීම සඳහා වූ ව්‍යාපාරයක්, හෝ

(ඇ) අක් වෙරළෙහි හෝ ගැඹුරු මුහුදෙහි මසුන් ඇල්ලීම සඳහා වූ ව්‍යාපාරයක්

අදහස් වේ;” ; නවද

(ආ) “අඩු කළ අගය” යන්නෙහි අර්ථ කථනය වෙනුවට පහත දැක්වෙන අලුත් අර්ථ කථනය ආදේශ කිරීමෙන් :—

“අඩු කළ අගය” යන්නෙන්, 1957 අප්‍රේල් මස 1 වන දිනට පෙර මිලට ගන්නා ලද පිරිසත, යන්ත්‍රෝපකරණ හෝ සවිකිරීම් කිසිවක් සම්බන්ධයෙන් වූ විට හෝ විධානයෙහි සඳහන් පරිදි මාර්තු මස තිස් එක් වන දිනය නොවන යම් නිශ්චිත දිනයක් දක්වා ව්‍යවස්ථාපිත ආදායම් ආගණනය කළ යුතු යයි 12(2) වන වගන්තිය යටතේ කොමසාරිස් ජනරාල්වරයා විසින් විධාන කරනු ලැබ ඇති අවස්ථාවක, 1957 අප්‍රේල් මස 1 වන දින ආරම්භ වන තක්සේරු වර්ෂයට පෙරාතුව වූ වර්ෂයෙහි ඒ නිශ්චිත දිනයට පෙර, මිලට ගන්නා ලද පිරිසත, යන්ත්‍රෝපකරණ හෝ සවිකිරීම් කිසිවක් සම්බන්ධයෙන් වූ විට එම පිරිසත, යන්ත්‍රෝපකරණ හෝ සවිකිරීම් ඔහු විසින් මිලට ගනු ලැබූ දින පවත්, එසේත් 1977 මාර්තු මස 31 වන දිනට පෙර, එම පිරිසතේ, යන්ත්‍රෝපකරණවල හෝ සවිකිරීමවල සිදු වී ඇති සම්පූර්ණ අගය ක්ෂයවීම නියෝජනය වන මුදලක හා 10 වන වගන්තියේ (1) වන උපවගන්තියෙහි (අ) ඡේදයේ අතුරු ඡේදය යටතේ අඩු කරන ලද යම් මුදලක එකතුව අඩු කිරීමෙන් පසු, එහි අයිතිකරුට දැරීමට සිදු වූ එහි පිරිවැයෙහි ලක්ෂය අදහස් වේ. ආදායම් බදු ආඥා



පනතේ 11 (1) වන වගන්තියේ, (ඇ) (1) ඡේදය හෝ (ඉ) (1) ඡේදය යටතේ ඒ පිරිසත, යන්ත්‍රෝපකරණ හෝ සවිකිරීම් සම්බන්ධයෙන් යම් අඩු කිරීමකට ඉඩ හරිනු ලැබූ අවස්ථාවක, ඒ පිරිවැයෙහි නියම ගණන හා ඒ අඩු කිරීමේ ගණන හා අතර වෙනසේ ප්‍රමාණය ඒ පිරිවැය ලෙස සැලකිය යුතු ය; 1.

ප්‍රධාන  
ප්‍රඥප්තියේ  
පළමුවන  
උපලේඛනය  
සංශෝධනය  
කිරීම.

43. ප්‍රධාන ප්‍රඥප්තියේ පළමුවන උපලේඛනය පහත දැක්වෙන පරිදි මෙසින් සංශෝධනය කරනු ලැබේ:—

(1) නිර්වෘත්තීය පුද්ගලයන්ට අදාළ කරුණෙහි—

(අ) (ඊ) ඡේදයෙහි “1976 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන එක් එක් තක්සේරු වර්ෂය” යන ඉලක්කම් සහ වචන වෙනුවට පහත දැක්වෙන ඉලක්කම් සහ වචන ආදේශ කිරීමෙන්:—

“1976 අප්‍රේල් මස 1 වන දින ආරම්භ වන තක්සේරු වර්ෂය සහ ඉන් ඉක්බිතිව ම එළඹෙන තක්සේරු වර්ෂය සඳහා”; සහ

(ආ) (ඊ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන්:—

“(උ) 1978 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන එක් එක් තක්සේරු වර්ෂය සඳහා—

- බදු අය කළ හැකි ආදායමේ පළමුවන රු. 15,000 සඳහා සියයට 15
- බදු අය කළ හැකි ආදායමේ ඊළඟ රු. 6,000 සඳහා සියයට 20
- බදු අය කළ හැකි ආදායමේ ඊළඟ රු. 6,000 සඳහා සියයට 25
- බදු අය කළ හැකි ආදායමේ ඊළඟ රු. 6,000 සඳහා සියයට 30
- බදු අය කළ හැකි ආදායමේ ඊළඟ රු. 6,000 සඳහා සියයට 40
- බදු අය කළ හැකි ආදායමේ ඊළඟ රු. 6,000 සඳහා සියයට 50
- බදු අය කළ හැකි ආදායමේ ඊළඟ රු. 6,000 සඳහා සියයට 60
- බදු අය කළ හැකි ආදායමේ ඉතිරි මුදල සඳහා සියයට 70;” සහ;

(2) “(ශ්‍රී ලංකා ආණ්ඩුව සහ එක්සත් රාජධානියේ ආණ්ඩුව නොවන) ආණ්ඩුවලට” අදාළ කරුණ වෙනුවට පහත දැක්වෙන අලුත් කරුණ ආදේශ කිරීමෙන්:—

“(ශ්‍රී ලංකා ආණ්ඩුව සහ එක්සත් රාජධානියේ ආණ්ඩුව නොවන) ආණ්ඩුවල—

ශ්‍රී ලංකා ආණ්ඩුව සහ එක්සත් රාජධානියේ ආණ්ඩුව නො  
වන ආණ්ඩුවල බදු අය කළ හැකි ආදායම්—

(අ) 1965 අප්‍රේල් මස 1 වන දිනට පෙරාතුව ආරම්භ  
වන එක් එක් තක්සේරු වර්ෂය සඳහා—  
සියයට 63

(ආ) 1965 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව,  
එහෙත් 1978 අප්‍රේල් මස 1 වන දිනට පෙර  
තුව, ආරම්භ වන එක් එක් තක්සේරු  
වර්ෂය සඳහා—සියයට 58

(ඇ) 1978 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව  
ආරම්භ වන එක් එක් තක්සේරු  
වර්ෂය සඳහා—සියයට 66.”

44. ප්‍රධාන ප්‍රඥප්තියේ දෙවන උපලේඛනය පහත දැක්වෙන  
පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

ප්‍රධාන  
ප්‍රඥප්තියේ  
දෙවන  
උපලේඛනය  
සංශෝධනය  
කිරීම.

(1) ඒ උපලේඛනයේ VII වන කොටසෙහි “1976 අප්‍රේල් මස  
1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු  
වර්ෂයක් සඳහා” යන ඉලක්කම් සහ වචන වෙනුවට  
පහත දැක්වෙන ඉලක්කම් සහ වචන ආදේශ කිරීමෙන්:—

“1976 අප්‍රේල් මස 1 වන දින ආරම්භ වන තක්සේරු  
වර්ෂය සහ ඉන් ඉක්බිතිව ම එළඹෙන තක්සේරු  
වර්ෂය සඳහා”; සහ

(2) ඒ උපලේඛනයේ VII වන කොටසට ඉක්බිතිව ම, පහත  
දැක්වෙන අලුත් කොටස ඇතුළත් කිරීමෙන්:—

“VIII වන කොටස

1978 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම්  
තක්සේරු වර්ෂයක් සඳහා ආදායම් බදු අනුප්‍රමාණ පහත දැක්වෙන  
පරිදි විය යුතු ය:—

බදු අය කළ හැකි ආදායමේ පළමුවන රු. 1,800 සඳහා සියයට  
7 1/2

බදු අය කළ හැකි ආදායමේ ඊළඟ රු. 1,800 සඳහා සියයට 10

බදු අය කළ හැකි ආදායමේ ඊළඟ රු. 3,600 සඳහා සියයට 12 1/2

බදු අය කළ හැකි ආදායමේ ඊළඟ රු. 3,600 සඳහා සියයට 15

බදු අය කළ හැකි ආදායමේ ඊළඟ රු. 3,600 සඳහා සියයට 20

බදු අය කළ හැකි ආදායමේ ඊළඟ රු. 3,600 සඳහා සියයට 25

බදු අය කළ හැකි ආදායමේ ඊළඟ රු. 3,600 සඳහා සියයට 30

බදු අය කළ හැකි ආදායමේ ඊළඟ රු. 3,600 සඳහා සියයට 35

බදු අය කළ හැකි ආදායමේ ඊළඟ රු. 4,800 සඳහා සියයට 40

බදු අය කළ හැකි ආදායමේ ඊළඟ රු. 7,200 සඳහා සියයට 45

බදු අය කළ හැකි ආදායමේ ඊළඟ රු. 7,200 සඳහා සියයට 50

බදු අය කළ හැකි ආදායමේ ඊළඟ රු. 7,200 සඳහා සියයට 55  
බදු අය කළ හැකි ආදායමේ ඊළඟ රු. 7,200 සඳහා සියයට 60  
බදු අය කළ හැකි ආදායමේ ඊළඟ රු. 7,200 සඳහා සියයට 65  
බදු අය කළ හැකි ආදායමේ ඉතිරි මුදල සඳහා සියයට 70.”

ප්‍රධාන  
ප්‍රඥප්තියේ  
හයවන  
උපලේඛනය  
ප්‍රතිසෝජනය  
කිරීම.

45. ප්‍රධාන ප්‍රඥප්තියේ හයවන උපලේඛනය මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් උප ලේඛනය ආදේශ කරනු ලැබේ:—

“හයවන උපලේඛනය

I වන කොටස

1965 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව, එහෙත් 1978 අප්‍රේල් මස 1 වන දිනයට පෙර ආරම්භ වන යම් තක්සේරු වර්ෂයකට පෙරැතුව වූ වර්ෂය තුළ දී දෙන ලද තැගි වෙනුවෙන් වූ තැගි බද්ද, 1974 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයකට පෙරැතුව වූ වර්ෂය තුළ දෙන ලද තැගි සඳහා බදු අය කළ හැකි සියලු තැගිවල වටිනාකමෙන් පළමු වන රු. 50,000 සඳහා වූ බදු අනුප්‍රමාණය පස්වන උපලේඛනයේ II වන කොටසෙහි සඳහන් සියයට 5 වෙනුවට සියයට 3 විය යුතු ය යන වෙනස් වීමට යටත් ව, ඒ උපලේඛනයේ ඒ කොටසෙහි සඳහන් බදු අනුප්‍රමාණය ම හෝ බදු අනුප්‍රමාණයන් ම අනුව විය යුතු ය.

II වන කොටස

1978 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයකට පෙරැතුව වූ වර්ෂය තුළ දී දෙන ලද තැගි සඳහා තැගි බදු අනුප්‍රමාණ පහත දැක්වෙන පරිදි විය යුතු ය:—

බදු අය කළ හැකි සියලු තැගිවල වටිනාකමේ පළමුවන රු. 50,000 සඳහා නැත.

බදු අය කළ හැකි සියලු තැගිවල වටිනාකමේ ඊළඟ රු. 30,000 සඳහා සියයට 5

බදු අය කළ හැකි සියලු තැගිවල වටිනාකමේ ඊළඟ රු. 30,000 සඳහා සියයට 7 1/2

බදු අය කළ හැකි සියලු තැගිවල වටිනාකමේ ඊළඟ රු. 30,000 සඳහා සියයට 10

බදු අය කළ හැකි සියලු තැගිවල වටිනාකමේ ඊළඟ රු. 40,000 සඳහා සියයට 13

බදු අය කළ හැකි සියලු තැගිවල වටිනාකමේ ඊළඟ රු. 50,000 සඳහා සියයට 14

බදු අය කළ හැකි සියලු තැගිවල වටිනාකමේ ඊළඟ රු. 1,00,000 සඳහා සියයට 16

ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 30 දරන දේශීය ආදායම් පිළි  
(සංශෝධන) පනත

- බදු අය කළ හැකි සියලු නැගිවල වටිනාකමේ ඊළඟ රු. 1,00,000  
සඳහා සියයට 18
- බදු අය කළ හැකි සියලු නැගිවල වටිනාකමේ ඊළඟ රු. 1,00,000  
සඳහා සියයට 24
- බදු අය කළ හැකි සියලු නැගිවල වටිනාකමේ ඊළඟ රු. 1,00,000  
සඳහා සියයට 30
- බදු අය කළ හැකි සියලු නැගිවල වටිනාකමේ ඊළඟ රු. 1,25,000  
සඳහා සියයට 32
- බදු අය කළ හැකි සියලු නැගිවල වටිනාකමේ ඊළඟ රු. 1,25,000  
සඳහා සියයට 36
- බදු අය කළ හැකි සියලු නැගිවල වටිනාකමේ ඊළඟ රු. 2,00,000  
සඳහා සියයට 42
- බදු අය කළ හැකි සියලු නැගිවල වටිනාකමේ ඊළඟ රු. 3,50,000  
සඳහා සියයට 48
- බදු අය කළ හැකි සියලු නැගිවල වටිනාකමේ ඊළඟ රු. 5,00,000  
සඳහා සියයට 55
- බදු අය කළ හැකි සියලු නැගිවල වටිනාකමේ ඊළඟ රු. 6,00,000  
සඳහා සියයට 60
- බදු අය කළ හැකි සියලු නැගිවල වටිනාකමේ ඉතිරි මුදල සඳහා  
සියයට 70".